

# 8

## මුළු අංගයේ කාර්යසාධනය සහ පද්ධති ස්ථාපිතාව


2019 වසරේ පළමු මාස අට තුළ දී ආර්ථික ක්‍රියාකාරීත්වයේ පැවැති මන්දගාමී වානාවරණය මධ්‍යයේ, මුළු අංගය ද මන්දගාමී ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන ලදී. බැංකු අංගයේ මෙන්ම බලපෑත්‍රාහි මුදල් සමාගම් සහ විශේෂීන කළුබුදු මුළු මුළු වන්තම් වර්ධනය මන්දගාමී කාර්ය සාධනයක් පෙන්නුම් කරන ලදී. පෙර වසරේ අනුරූපී කාලය හා සැසදීමේදී බැංකු අංගයේ තෙය වර්ධන වේය අඩු වූ ඇතර බලපෑත්‍රාහි මුදල් සමාගම් සහ විශේෂීන කළුබුදු මුළු මුළු වන්තම් වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අතර, මෙම අංග දෙකකින්ම අනුරූපී තෙය ඉහළ මට්ටමක් දක්වා වැඩි තුවද කළමනාකරණය කළ හැකි මට්ටමක පැවැතුණි. තවද, මෙම අංග දෙකකින්ම ලැබූ ස්ථාපිත්වය පෙර වසරේ අනුරූපී කාලය හා සැසදීමේදී අඩු වීමක් පෙන්නුම් කරන ලදී. බැංකු අංගය බාසල් III නියාමන රාමුව යටතේ නියම කර ඇති ව්‍යාක්ෂිතමත් ප්‍රාග්ධන අවස්ථා ඉඩු කළ අතර, විව්ක්ෂණ දෑරුක බොහෝමයක් අවම නියාමන අවස්ථාවයට ව්‍යා ඉහළ මට්ටමක පවත්වාගෙන යන ලදී. මේ අතර, මුළු පද්ධතියේ දිගුකාලීන ස්ථාපිතාවය රැකැළීම සඳහා මහ බැංකුව විසින් දුර්වල මුදල් සමාගම් යා තත්ත්වයට පත් කිරීමටත් බුන්වන් වූ සමාගම්වල කටයුතු අන්තිච්‍රිතමත් අවස්ථා විව්ක්ෂණයේ ත්‍රියාමාර්ග ගන්නා ලදී. රැක්ෂණ අංගය මුළු වන්කම්වල සනුවුදායක වර්ධනයක් වාර්තා කළ අතර ප්‍රාථමික අලෝකිතරුවන්, ඒකක හාර හා විශ්‍රාම අරමුදල් ඇදී අනෙකුත් මුළු ආයතන සිය ක්‍රියාකාරීත්වය පෙර මට්ටම සමානව පවත්වා ගැනීමට සමත්විය. ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කිරීම, ව්‍යවස්ථාපින සංවිත අනුපාතය අඩු කිරීම, සුදුසු පරිදි විවට වෙළඳ කටයුතු සිදුකිරීම, බැංකු නොවන ප්‍රාථමික අලෝකිතරුවන්හාට ද්‍රව්‍යීලා ආධාරක පහසුකම හඳුන්වාදීම සහ ද්‍රව්‍යීයික වෙළඳපාලෙන් හාන්ඩ්ගාර බැඳුමිකර නිත්‍ය පදනම්න් මිලදී ගැනීම ඇදී ක්‍රියාමාර්ග තුළින්, පහළට විස්ථාපනය වූ බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය නිත්‍ය පොලී අනුපාතික කොරෝබ්වෙති මධ්‍ය සීමාව ආසන්නයේ පවත්වාගෙන යැමව උපකාරී විය. කොළඹ ව්‍යාපාර වස්තු තුවමාරුවේ 2018 වසර තුළ වාර්තා වූ දුර්වල ක්‍රියාකාරීත්වය 2019 වසරේ පළමු මාස නවය තුළද පැවතුණි. හාන්ඩ්ගාර බැඳුප්‍රත් හා බැඳුමිකර ප්‍රාථමික නිකුත්වල එලද අනුපාතිකයන්, වසර මුල දී එලිනිමු කළ වැඩිවීමේ ප්‍රවණනාවය ආපසු හරවෙන්, 2019 වසරේ පළමු හායයේ අවවනවීට අඩුවීමක් පෙන්නුම් කරන ලදී. 2018 වසර තුළ දී සැලකිය යුතු අවප්‍රාග්ධනයකට හාන්‍යය වූ විදේශ විනිමය අනුපාතිකය, 2019 වසරේ මුල මාස නවයේදී අධිප්‍රාග්ධනය විය. නමුත්, පාසකු ඉරුදා බෙමුද ප්‍රහාරය නිසා හා අගෝස්තු මාසයේ රාජ්‍ය සුරක්ෂිතමත් වෙළඳපාලෙන් විදේශ ආයෝජන පිටතට ගොඟීම නිසා විදේශ විනිමය අනුපාතයේ මද පිඛිනයක් දැකිය හැකි විය. නමුත්, මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළඳපාලෙන් සිදු කළ සුළු මැදිහත්වීම එම පිඛිනය යටපත් කිරීමට උපයෝගී විය. රට අමතරව, ජාත්‍යන්තර මුළු අරමුදල් විස්තීරුණ අරමුදල් පහසුකමේ හයවන වාරිකය ලැබේම, මාරුනු සහ ජ්‍යෙනි මාසවල සිදුකරන ලද ජාත්‍යන්තර ස්ථෙවෙරින්ට බැඳුමිකර නිකුත්වල අරමුදල් ලැබේම හා බැංකු ගනුදෙනුකරුවන්ගේ ඉදෑද විදේශ විනිමය ගොඟීම ලැබේම එ.ජ. බොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අයය පවත්වා ගැනීමට ආධාරක විය.

## මූල්‍ය ආයතනවලට වර්ධනයන්

### බඳකු අංශය

- 2019 වසරේ පළමු මාස අට කුළුදී බැංකු අංශය මන්දගාමී වර්ධනයක් වාර්තා කළේය. කෙසේ තමුත්, බැංකු පද්ධතිය විසින් ප්‍රාග්ධනය සහ දුව්ධිලකාවය අවම තීයාමන අවශ්‍යතා ඉක්මවන පරිදි පවත්වා ගැනීම මගින් බැංකු අංශය සතු ඔරෝත්තු දීමේ හැකියාව සහතික කරන ලදී. බැංකු අංශය සතු වත්කම්, නෙය සහ ආයෝජන කළඹි යන අයිතමයන්ගෙන් සමන්විත වූ අතර, ප්‍රධාන වශයෙන් තැන්පතු මිගින් මූල්‍යනය විය. බැංකු අංශය සතු වත්කම් පසුගිය වසරට වඩා අඩු වේගයකින් වූවද මෙම වසරේ අඛණ්ඩව වර්ධනය විය. අහිතකර කාලගුණික තත්ත්වයන් සහ දේශපාලනික අස්ථ්‍රාවරතා මෙන්ම 2019 අප්‍රේල් මස සිදු වූ තුස්ක ප්‍රහාරය හේතුවෙන් ඇතිවූ අයහපත් ව්‍යාපාරික පරිසරයෙහි ප්‍රතිලියක් වශයෙන් වත්කම්වල ගුණාත්මක හාවයේ පිරිනීම අඩු නෙය විසින් කියාමාරුගන් කිහිපයක් අනුගමනය කරන ලදී. මෙම කියාමාරුග අතරින්, ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය අඩු කිරීම කුළුන් බැංකුවලට තම අතිරික්ත අරමුදල් ආදායම උත්පාදන කියාමාරුග යන්හි යෙද්වීමටද, දේශීය වෛශේෂීය ප්‍රාග්ධනයන් දුව්ධිලකාවය තාග සිව්වීමටද උපකාරී විය. මේ අතර, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහත

**8.1 රෘප සටහන**  
බඳකු අංශයෙන් වත්කම්




හෙළීම කුළුන් බැංකුවලට සිය අරමුදල් පිරිවැය අඩු කර ගැනීමට පහසුකම් සැලැසින. ඉහළ මෙහෙයුම් වියදම්, අඩු නෙය සඳහා කළ වෙන් කිරීම සහ බදු ගෙවීම යනාදිය හේතුවෙන් පළමු මාස අට කුළු බැංකු අංශයක් ලාභඝාතියෙන්වය සිරිනීමට ලක්විය. කෙසේ වූවද, බාසල් III තියාමන රාමුව ක්‍රියාත්මක කිරීම මගින් බැංකු අංශය සතු ඔරෝත්තු දීමේ හැකියාව තවදුරටත් නගා සිව්වා තිබේ. නව ස්වයංක්‍රීය වෙළඳ යන්තු, බිජිටල් බැංකු ගාබා එකක සහ නව බැංකු ගාබා එකතු කිරීම මගින් බැංකු ගාබා ජාලය තවදුරටත් ප්‍රාථ්‍මික වූ අතර රට කුළු මූල්‍ය අන්තර්ගතතාවය ඉහළ නාවන ලදී.

- 2019 වසරේ පළමු මාස අට කුළු බැංකු අංශයෙන් වත්කම් වර්ධනය පසුගිය වසරේ එම කාලපරිච්ඡේදය හා සසදන විට මධ්‍යස්ථා වර්ධනයක් පෙන්වුම් කරන ලදී. 2018 වසරේ පළමු මාස අවෝදී සියයට 7.3 ක (රුපියල් බිලියන 747.5) වර්ධනයට සාපේක්ෂව 2019 වසරේ එම කාලපරිච්ඡේදය කුළු සියයට 2.4 ක (රුපියල් බිලියන 277.8) මුළු වත්කම්වල වර්ධනයක් දක්නට ලැබුණු අතර, මුළු වත්කම් රුපියල් මුළු පිළියන 12.1 ක ලෙස වාර්තා විය. ආයෝජන කළමේ ඉහළ යැම 2019 වසරේ පළමු මාස අට කුළු වත්කම්වල වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූ අතර නෙය හා අන්තිකාරම්වල මන්දගාමී වර්ධනය, බැංකු අංශයෙන් වත්කම් තවදුරටත් ප්‍රසාරණය වීමට බාධාවක් විය. බැංකු අංශයෙන් වත්කම්වලට මූලික වශයෙන් පදනම් වූයේ තැන්පතු (රුපියල් මුළු 8.8) හා නෙය ගැනීම් (රුපියල් මුළු 1.6) ය. වත්කම්වල වාර්ෂික වර්ධනය 2017 වසරේ සියයට 13.8 ව සාපේක්ෂව 2018 වසරේ අවසානය වන විට සියයට 14.6 දක්වා වර්ධනය වූ අතර 2019 අගෝස්තු මාසය වන විට එය සියයට 9.3 ක් දක්වා කුමයෙන් අඩු වීමක් පෙන්වුම් කරන ලදී.
- 2018 වසර අවසාන වනවිට වාර්ෂික නෙය වර්ධනය සියයට 19.6 ක් ලෙස පෙන්වුම් කළ අතර 2018 වසරේ අග සිට නෙය හා අන්තිකාරම්වල වාර්ෂික වර්ධනය මන්දගාමී විය. 2019 අගෝස්තු අගවන විට නෙය වර්ධනය තවදුරටත් සියයට 9.7 දක්වා පහළ වැටුනු අතර ඒ සඳහා අයහපත් ව්‍යාපාරික පරිසරය හේතුවෙන් ඇතිවූ නෙය ඉල්ලුමේ අඩුවීම බෙදාහැරීම ලදී. නෙය හා අන්තිකාරම් 2018 වසරේ පළමු මාස අට කුළු රුපියල් බිලියන 673.5 ක (සියයට 10.5 ක) සැලකිය යුතු වර්ධනයක් පෙන්වුම් කළ අතර 2019 වසරේ එම කාල සීමාව කුළු රුපියල් බිලියන 102.7

- (සියලු 1.3) කින් වර්ධනය වෙමින් 2019 අගෝස්තු අවසානය වනවිට රුපියල් බිලියන 7.8 ක් ලෙස වාර්තා විය. 2019 වසරේදී හෝටල් පැවති වර්ධනයට හේතුවූයේ රුපියල් හෝ භා අත්තිකාරම්වල වාර්තා වූ සියයට 1.9 ක වර්ධනයයි. රුපියල් හා රුපියල් අයෙකු අතර එකිනෙක් පෙන්වුම් කළ අතර පෙෂ්ගේලික අංශයන්ට ගලා ගිය හෝ භා අත්තිකාරම්වල වර්ධනය මත්දාගාමී විය. බැංකු අයිරා රුපියල් බිලියන 64.1 කින් අඩුවීම හැර අනෙකුත් හෝ වර්ගයන්හි වර්ධනයක් මෙම කාලපරිච්ඡේදය තුළ දක්නට ලැබුණි. 2019 වසරේ ජ්‍රීන් අග වනවිට බැංකු අංශයේ හෝ ප්‍රධාන වශයෙන් පරිභේදන අංශය (සියලු 18.4), ඉදිකිරීම් (සියලු 15.4), තොග හා සිල්ලර වෙළඳුම් (සියලු 15.2), කර්මාන්ත (සියලු 11.0), යටිතල පහසුකම් සංවර්ධනය (සියලු 8.6) හා කැමිකර්ම, වන හා දීවර (සියලු 8.2) යන අංශවලට කේත්දානය විය. 2019 මුළු හාගේදී ඉදිකිරීම්, මුද්‍රා සේවා හා සංචාරක අංශවලට ගලා ගිය හෝටල් අඩුවීමක් පෙන්වුම් කළ අතර අනෙකුත් ප්‍රධාන අංශවලට හෝ ගලා යාම්වල වර්ධනයක් දක්නට ලැබුණි.
- හෝ සඳහා පැවති ඉල්ලුම අඩුවීම හේතුවෙන් අරමුදල් බොහෝමයක් ආයෝජන වෙත යොමු විය. ආයෝජනවල ඉහළ යාම 2019 පළමු මාස අට තුළ රුපියල් බිලියන 254.3 (සියලු 9.4) ක් වූ අතර 2018 වසරේ මෙම කාලපරිච්ඡේදය සැලකිල්ලට ගත්විට රුපියල් බිලියන 31.4 (සියලු 1.2) ක වර්ධනයක් දැක්වේ.


### 8.2 රාජ සටහන

බැංකු අංශයේ ණය සහ අත්තිකාරම්



### 8.3 රාජ සටහන

බැංකු අංශයේ අරමුදල් මුද්‍රා



මුළු මාස අට තුළ විදේශ විනිමයෙන් නාමනය කරන ලද ගණය ගැනීම් සියයට 4.2 (එ.ජ. බොලර් මිලියන 235.2) කින් අඩු වීමත මූලික හේතුව වූයේ අක්වෙරල බැංකු ඒකක වලින් ලබාගත් ගණ පියවා දැම්මියි.


- වත්කම්වල ගුණාත්මකභාවයේ අඩු විමක් පෙන්වුම් කළද එය පාලනය කළ හැකි මට්ටමක පැවතුණි. අත්‍යිය ගණ 2018 අවසානයේ පැවති රුපියල් බ්ලියන 263.1 අගයට සාපේක්ෂව 2019 අගෝස්තු මස අවසානය වනවිට රුපියල් බ්ලියන 383.1 ක් දක්වා රුපියල් බ්ලියන 119.9 (සියයට 45.6) කින් වැඩිවිමක් පෙන්වුම් කරන ලදී. ඒ අනුව 2018 දෙසැම්බර් අවසානයේ පැවති සියයට 3.4 ක අත්‍යිය ගණ අනුපාතය 2019 අගෝස්තු අවසානය වනවිට සියයට 4.9 ක් දක්වා පිරිහිමකට ලක් විය. 2019 මුළු හාගයේ ආර්ථිකයේ සැම අංශයකම අත්‍යිය ගණ වැඩිවිමක් පෙන්වුම් කරන ලදී. කාමිකාර්මික අංශයේ අත්‍යිය ගණ අනුපාතය 2019 මුළු කාරුණුව තුළ පැවති නියගය නිසා විශාල වැඩි විමක් පෙන්වුම් කළ අතර පාස්ත ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සංවාරක අංශයේ අත්‍යිය ගණ අනුපාතයද විශාල වැඩිවිමක් පෙන්වුම් කරන ලදී. කෙසේ තමුත් අත්‍යිය ගණවල සිදුවූ වැඩිවිමට සාපේක්ෂව වෙන්කිරීම්වල වැඩිවිම අවම වූ බැවින් විශේෂ හා මුළු වෙන්කිරීම ආවරණ අනුපාත පහත වැට්ටීමට ලක්විය. වෙන් කිරීම්වල අවම වර්ධනයට හේතු වූයේ අපුරු අත්‍යිය ගණ, අවම වෙන්කිරීමක් අවැසිවන ගණයන්ට වර්ග කර තිබීම සහ ඇප සුරෙකුම් පැවතිමන්ය.

• බැංකු අංශය විසින් අවම නියාමන අවශ්‍යතාවයන්ට වඩා ඉහළ ද්‍රව්‍යීල ස්වාරක්ෂක පවත්වා ගනු ලැබේය. 2019 අගෝස්තු මස අවසාන වන විට, දේශීය බැංකු අංශයේ සහ අක්වෙරල බැංකු අංශයේ ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීල වත්කම් අනුපාතය පිළිවෙළන් සියයට 31.2 සහ සියයට 45.7 ක් වූ පැවති අතර, එය අවම ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීල වත්කම් අනුපාතය වන සියයට 20 ට වඩා ඉතා ඉහළ අයයක පැවතුණි. තවද, ද්‍රව්‍යීල වත්කම් හා මුළු වත්කම් අතර අනුපාතය 2019 අගෝස්තු මස අවසාන වන විට සියයට 29.3 ක පැවතිනි. ගණ සහ තත්ත්ව අනුපාතිකය 2018 අගෝස්තු මස වාර්තා කළ සියයට 87.8 සිට 2019 අගෝස්තු මස අවසාන වන විට සියයට 88.2 දක්වා ඉහළ ගියේය. බැංකු අංශයේ රුපියල් (Rupee) සහ සියලු ව්‍යවහාර මුදල් (All Currency) සඳහා වූ ද්‍රව්‍යීලනා ආවරණ අනුපාත (Liquidity Coverage Ratio) 2019 අගෝස්තු මස අවසාන වනවිට පිළිවෙළන් සියයට 202.8 සහ සියයට 169.5 ක පැවතුණු අතර එම අනුපාත අවම ව්‍යවස්ථාපිත අනුපාතය වන සියයට 100 ට වඩා ඉහළ අයයක පැවතිනි. ගුද්ධ ස්ථායි අරමුදල් අනුපාතය (Net Stable Funding Ratio) 2019 ජුනි මස අග වනවිට 131.4 මට්ටමක පැවතුණි.

- විදේශ මුදලින් රස් කරන ලද වත්කම් පහළ යාමට සාපේක්ෂව අඩු වේගකින් වශයෙන් පහළ යාම හේතුවෙන් 2018 දෙසැම්බර් මස අවසානයට සාපේක්ෂව 2019 ජුනි මස අවසාන වනවිට ගුද්ධ විදේශ මුදල් නිරාවරණය වීම (Net foreign currency exposure) පහළ මට්ටමක් පැවතුණි.


#### 8.4 රුප සටහන

බැංකු අංශයේ අත්‍යිය ගණ



#### 8.5 රුප සටහන

බැංකු අංශයේ ද්‍රව්‍යීලනා තත්ත්වය



### 8.1 සංඛ්‍යා සටහන

#### බඳකු අංශයේ තොරතු දැරුණක

ඇයිතම	2017 අගෝ.	2018 අගෝ.	2018 දෙසැ.	2019 අගෝ.	ලක්ෂණය වෙනස %	
	අවසානයට	අවසානයට	අවසානයට	අවසානයට (අ)	2018 අගෝ.	2019 අගෝ. (අ)
මුළු වත්කම් (රු. ඩිලියන)	9,901.5	11,039.9	11,794.0	12,071.8	11.5	9.3
ණය සහ අන්තිකාරම් (රු. ඩිලියන)	6,140.2	7,104.4	7,693.4	7,796.0	15.7	9.7
ආයෝජන (රු. ඩිලියන)	2,588.4	2,608.1	2,697.4	2,951.7	0.8	13.2
නැත්පත (රු. ඩිලියන)	7,063.5	8,088.6	8,492.4	8,836.3	14.5	9.2
ණය ගැනීම (රු. ඩිලියන)	1,604.2	1,548.2	1,763.4	1,621.4	-3.5	4.7
ප්‍රාතිඵල අරමුණ (රු. ඩිලියන)	823.2	958.9	1,030.4	1,095.7	16.5	14.3
පෙනු පෙන ප්‍රාතිඵල ප්‍රමාණවල අනුපාතය (%) (අ)	12.3	12.8	13.1	13.3		
මුළු ප්‍රාතිඵල ප්‍රමාණවල අනුපාතය (%) (අ)	15.1	16.0	16.2	16.5		
දෙ අනිය ඣය අනුපාතය (%)	2.8	3.6	3.4	4.9		
දෑද අනිය ඣය අනුපාතය (%)	0.9	1.7	1.5	2.6		
වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (ඩු පෙන) (%)	2.0	1.9	1.8	1.5		
නිමිකරු ප්‍රාතිඵල මත ප්‍රතිලාභ අනුපාතය (ඩු පෙන) (%)	17.6	14.6	13.2	10.8		
වත්කම් මත ප්‍රතිලාභ මතකම් අනුපාතය (දේශීය බැංකු උකත) (%)	31.2	30.0	27.6	31.2		
මුළු වත්කම්වලට දුරකි වත්කම් අනුපාතය (%)	29.0	27.4	25.7	29.3		

(අ) නාවිතික

(ආ) ජුත් ලෙ අවසානයට

මුදල: ඉ ලොකා මහ බැංකුව

2019 මුදල භාගයේදී විදේශ මුදලින් නාමනය කරන ලද ගේෂපතු වත්කම් පහළ වැළැනු අතර එයට ප්‍රධාන හේතුව වූයේ ඣය දීම්වල පහළ යාමයි. තවද විදේශ මුදලින් නාමනය කරන ලද ගේෂ පතු වගකීම්ද පහළ වැළැනු අතර එයට ප්‍රධාන වගයෙන් හේතු වූයේ ඣය ගැනීම්වල පහළ යාමයි. ඉදි විදේශ මුදල් නිරාවරණය වීම, බැංකුවල නියාමන ප්‍රාග්ධනයේ සහ විදේශ මුදලින් නාමනය කරන ලද ගේෂ පතු වත්කම්වල ප්‍රතිඵලයක් ලෙස 2019 ජුත් මස අවසාන වනවිට පිළිවෙළින් සියයට 0.7 ක භා සියයට 0.5 ක මව්වම්වල පැවතිනි. 2018 වසර අවසාන වනවිට බැංකු අංශයේ පැවති ඇමරිකානු බොලර් මිලියන 63.7 ක දිගු විදේශ මුදල් නිරාවරණයට සාපේක්ෂව 2019 ජුත් මස අවසාන වනවිට නිරාවරණය ඇමරිකානු බොලර් මිලියන 41.9 ක දක්වා පහත වැටිනි. බැංකු අංශය 2019 මුදල මාස අට තුළ රුපියල් බැංකුයන 7.3 ක විදේශ විනිමය ප්‍රත්‍යාග්‍යන ලාභයක් වාර්තා කළේය.


- 2019 මුදල මාස අට තුළ වෙළඳපොල පොලී අනුපාතවල ක්‍රිකට සිදුවූ පහළ යැම හේතුවෙන් හාන්ච්චාගාර බැංකුමිකර මත ප්‍රාග්ධන ලාභය 2018 මුදල මාස අට තුළ වාර්තා වූ රුපියල් බැංකුයන 1.8 ක ලාභයට සාපේක්ෂව රුපියල් බැංකුයන 3.4 ක ලෙස වාර්තා විය. 2019 මුදල මාස අට තුළ හාන්ච්චාගාර සුරෙකුම්පත්වල ආයෝජනය 2018 එම කාලයට වඩා ඉහළ යාම, මෙයට ප්‍රධාන හේතුව විය. බැංකු අංශයේ කොටස් මිල අවදානම අවම මව්වමක පැවති අතර කොටස් වෙළඳපොලට ඇති නිරාවරණය රුපියල් බැංකුයන 15.8 ක් විය. 2019 අගෝස්තු මස අවසාන වනවිට එය මුළු වත්කම් සහ

වෙළඳාම සඳහා ඇති ආයෝජනවල ප්‍රතිඵලයක් ලෙස පිළිවෙළින් සියයට 0.1 ක් සහ සියයට 2.4 ක් ලෙස වාර්තා විය.

- ව්‍යාපාරික කටයුතුවල වූ අඩු වර්ධනය, ඣය දීම අඩුවීම, වත්කම්වල ගුණාත්මක බව පිරිහිම නිසා වූ වෙන්කිරීම්වල වැඩිවීම හා බදුවල වූ වැඩිවීම 2019 වසරේ සලකා බලන කාලය තුළ ලාභ අඩුවීමට හේතු විය. 2018 වසර සඳහා රුපියල් බැංකුයන 125.9 ක් වූ බැංකු අංශයේ බදු පසු ලාභය 2019 පළමු මාස අට සඳහා රුපියල් බැංකුයන 74.8 ක් විය. 2018 පළමු මාස අවෙහි පැවති රුපියල් බැංකුයන 87 ක ලාභය හා සයදන කළ

### 8.6 රෘප සටහන

#### බඳකු අංශයේ වත්කම් මහ ප්‍රතිලාභය සහ නිමිකම් මහ ප්‍රතිලාභය




එය රුපියල් බිලයන 12.2 ක අඩුවීමකි. පෙර වසරේ පළමු මාස අට හා සැලකිමේ ගුද්ධ පොලී ආදායම වැඩිවි තිබුයයින්, පොලී තොවන වියදම් (රුපියල් බිලයන 14.9) සහ අක්‍රිය ගෙය සඳහා වන වෙන් කිරීම (රුපියල් බිලයන 13.7) වැඩිවීම මෙම කාලය තුළ ලාභ අඩුවීම කෙරෙහි බලපාන ලදී. 2019 වසරේ පළමු මාස අට තුළ දී විදේශ විනිමය ඉපැයීම් රුපියල් බිලයන 3.8 ක සැලකිය යුතු අඩුවීමක් පිළිබිඳු කළ අතර එය වෙළඳ/ජායෝජන සුරක්ෂිත තුළින් වාර්තා වූ රුපියල් බිලයන 3.4 ක වැඩිවූ ඉපැයීම් නිසා තරමක් දුරට සමනය විය. මේ නිසා පොලී තොවන ආදායම් 2018 අදාළ කාලපරිච්ඡයට සාපේක්ෂව ආන්තික අඩුවීමක් වාර්තා කළේය.

- ලාභවල වූ අඩුවීම ලාභඳීම්ත්ව අනුපාත තුළින් පිළිබිඳු විය. 2018 අගෝස්තු වලදී සියයට 1.9 හා සියයට 14.6 ක්ව පැවති වත්මම් මත ප්‍රතිලාභ අනුපාතය හා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 2019 අගෝස්තු වනවිට සියයට 1.5 හා සියයට 10.8 දක්වා පහන වැටුණි. එමත්ම මෙම කාලපරිච්ඡය තුළ දී ගුද්ධ පොලී ආන්තිකය 3.7 සිට 3.6 දක්වා සුළු අඩු වීමක් වාර්තා කරන ලදී. 2018 අගෝස්තුවල සියයට 48.5 ක් තිබූ කාර්යක්ෂමතා අනුපාතය 2019 අගෝස්තු වනවිට සියයට 51.6 දක්වා පිරිහිමට හේතු වූයේ මෙහෙයුම් වියදම්වල වැඩිවීමයි.
- ඕනෑම අනිතකර කම්පනයක් අවශ්‍යතාවය කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් බැංකු අංශය විසින් 2019 වසරේ පළමු භාගය තුළ පවත්වාගෙන යන ලදී.

### 8.7 රුප සටහන

#### බැංකු අංශයේ ප්‍රාග්ධන ප්‍රමාණයන්වල



2019 ජුනි අවසානය වනවිට බාසල් III අවශ්‍යතාවන්ටත් ඉහළින් සියයට 13.3 ක මූලික ප්‍රාග්ධන ප්‍රමාණයන්මතා අනුපාතයක් හා සියයට 16.5 ක සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණයන්මතා අනුපාතයක් සහිතව බැංකු අංශය ක්‍රියාත්මක විය. කෙසේ වුවද, මධ්‍ය කාලීනව ව්‍යාපාර වර්ධනය සඳහා අවශ්‍ය වැඩි කරන ලද ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අරමුදල් රස්කිරීමේ බැංකු විසින් යම් අනියෝගවලට මුහුණ දීමට ඉඩකඩ ඇත. බැංකු අංශයේ බාසල් III තොළන අනුපාතය (Gearing Ratio) ජුනි අවසාන වන විට සියයට 6.9 විය.


- මූල්‍ය අන්තර්ගතතාවය තවදුරටත් වර්ධනය කරමින් බැංකු ගාබා ජාලය 2019 පළමු භාගය තුළ තවදුරටත් ව්‍යාප්ත විය. ඒ අනුව නව ස්වයංක්‍රීය වෙළඳ යන්තු 332 ක් ස්ථාපනය කළ අතර නව ගාබා විවෘත කිරීම 13 ක් සහ ස්වයංක්‍රීය වෙළඳ යන්තු ඉවත් කිරීම 9 ක් 2019 වසරේ පළමු භාගය තුළ දී වාර්තා විය.

#### බලපූලාති මූල්‍ය සමාගම් සහ විශේෂීන කළේඛදු මූල්‍යකරණ සමාගම් අංශය

- සාණාත්මක ගෙය වර්ධනය, ලාභාංග අඩුවීම සහ අක්‍රිය ගෙය ඉහළයාමන් සමග 2019 වසරේ මූල්‍ය මාස අට තුළ බලපූලාති මූදල් සමාගම් සහ විශේෂීන කළේඛදු මූල්‍යකරණ සමාගම් අංශයේ කාර්යසාධනය පිරිහිමට ලක්විය. 2019 වසරේ පළමු භාගය තුළ වූ ආර්ථික වර්ධනයේ අඩුවීම පාස්කු ඉරුදීන ප්‍රහාරය නිසා තවත් තීවු වී මෙම අංශයේ මන්දාගාමීත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ නමුත් දුරවල/අධි අවධානම් සහිත බලපූලාති මූදල් සමාගම් කීපයක් හැරුණු විට ප්‍රාග්ධන හා ද්‍රව්‍යීකාරණ මට්ටම් ඇතුළුව මෙම අංශයේ ප්‍රධාන විවක්ෂණයිලි දරුණු අඛණ්ඩව සනුවුදායක තත්ත්වයක සහ අවම අවශ්‍යතාවයන්ට වඩා ඉහළින් පැවතුණි. දුරවල මූල්‍ය තත්ත්වයන් සහිත සමාගම් නගා සිවුවීම සැලකිල්ලට ගනිමින් මහ බැංකුව විසින් ප්‍රධාන විවක්ෂණයිලි දරුණු අධික්ෂණය අඛණ්ඩව සිදු කරන ලදී. ඒ අනුව, තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ගෙය හිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම තුළින් මූල්‍ය අංශයේ දිගුකාලීන ස්ථායිතාව තහවුරු කිරීම සඳහා අධිවධානම් බලපූලාති මූදල් සමාගම්වල කටයුතු සීමා කිරීමට හේ නැවැත්වීමට

### 8.8 රුප සටහන

බලපෙනු ලාභ මුදල් සමාගමේ සහ විශේෂීන කළුබදු මූල්‍යකරණ සමාගමේ අංශයේ සම්භා තාය සහ අත්තිකාරම්



මූලු: ශ්‍රී ලංකා මහ බැංකුව

අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. 2019 වසරේ අගෝස්තු මස අවසාන වන විට බලපෙනු ලාභ මුදල් සමාගම් 43 ක් සහ විශේෂීන කළුබදු මූල්‍යකරණ සමාගම් 04 ක් සමග, ඒ යටතේ ක්‍රියාත්මක වන 1,418 ක ගාබා ජාලයක් හා අනෙකුත් ව්‍යාපාර ස්ථාන 638 ක්ද පැවතුණි<sup>2</sup>.


- 2018 වසරේ අදාළ කාල පරිවිශේෂයට සාපේක්ෂව 2019 වසරේ මුළු මාස අට තුළ අංශයේ වත්කම්වල වර්ධනයේ මත්දාමිත්වයක් පෙන්වුම් කරන ලදී. මෙම අංශයේ මුළු වත්කම්, 2018 වසරේ පළමු මාස අට තුළ පැවති සියයට 3.8 ක වර්ධනයට සාපේක්ෂව 2019 අදාළ කාලපරිවිශේෂය තුළ දී රුපියල් බිලියන 1,442.4 ක් දැක්වා සියයට 0.8 කින් (රුපියල් බිලියන 11 කින්) පමණක් වර්ධනය වන ලදී. සාණාත්මක ණය වර්ධනයන් ද්‍රව්‍යීල වත්කම් හා අයෝජන කළඹ ඇතුළු අනෙකුත් වත්කම්වල වර්ධනයේ මත්දාමිත්වයන් මෙයට ප්‍රධාන වශයෙන් හේතුවිය.
- ප්‍රධාන වශයෙන් මත්දාමි ආර්ථික වර්ධනය, ආයෝජක ආකෘති පිරිහිම සහ පවත්නා ඉහළ මූර්ත පොලී අනුපාත හේතුවෙන් ණය වර්ධනය අඩවිය. 2018 වසරේ පළමු මාස අට තුළ වාර්තා වූ සියයට 6.4 ක නිය වර්ධනයට සාපේක්ෂව 2019 වසරේ අදාළ කාලපරිවිශේෂයේදී එය සියයට 1.9 ක සාණාත්මක වර්ධනයක් පෙන්වුම් කරන ලදී.

1 වි.කේ.එස්. නිනැන්ස් උම්බ්‍රින් බලපෙනු 2019 සැප්තැම්බර් 19 දින අවලංග කරන ලදී.

2 තැන්පත් හාර නොගත්තා සේවා මධ්‍යස්ථාන, උත්ත් මධ්‍යස්ථාන, එකතුවිමේ මධ්‍යස්ථාන වෙනත් ව්‍යාපාර ස්ථාන වේ.

### 8.9 රුප සටහන

බලපෙනු ලාභ මුදල් සමාගමේ සහ විශේෂීන කළුබදු මූල්‍යකරණ සමාගමේ අංශය අත්තිකාරම්



මූලු: ශ්‍රී ලංකා මහ බැංකුව


- සලකා බලන කාල සීමාව තුළ මෙම අංශයේ වත්කම්වල ගුණාත්මක බව අඩවිමක් දක්නට ලැබේය. ආර්ථික කටයුතු මත්දාමාම් වීම හේතුවෙන් වත්කම්වල ගුණාත්මකභාවය පිරිහිමේ ලක්ෂණ පෙන්වුම් කරමින් 2018 වසරේ දෙසැම්බර් මාසය අවසානයට වාර්තා වූ සියයට 7.7 ක දල අක්ෂය සිය අනුපාතය සියයට 9.6 දක්වා වැඩිවිමක් වාර්තා කළේය. 2018 වසරේ දෙසැම්බර් මස වාර්තා වූ සියයට 57.0 ක් වූ වෙන් කිරීම් ආවරණ අනුපාතය සියයට 58.0 ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස් තිබුණි. ඒය අලැභ සඳහා ඉහළ ප්‍රතිපාදන සහ ඉහළ වෙන්කිරීම් ආවරණ අනුපාතය හේතුවෙන් ගුද්ධ අක්ෂය සිය අනුපාතය සියයට 3.1 ක් ලෙස මධ්‍යස්ථාන මට්ටමක පැවතිනි. අස්ථාවර දේශපාලන තත්ත්වය හා ආර්ථික මත්දාමාමිත්වය හේතුවෙන් අක්ෂය සිය අනුපාතය තවදුරටත් ඉහළ යනු ඇතැයි බලාපොරොත්තා වේ.
- මෙම අංශයේ ප්‍රසාරණය සඳහා විශාල වශයෙන් අරමුදල් සපයනු ලැබුයේ තැන්පත් මගිනි. මෙම අංශයෙහි අරමුදල් වලින් සියයට 53.0 ක් නියෝගීතය කරමින් තැන්පත් ප්‍රමුඛස්ථානයේ පැවති අතර, එය 2018 දෙසැම්බර් මස වාර්තා වූ සියයට 50.1 ක් ප්‍රතිශතය හා සසදන විට වර්ධනයක් පෙන්වුම් කළේය. මෙය 2018 වසරේ අනුරුදු කාල සීමාවේ වාර්තා වූ සියයට 4.6 ක් වර්ධනයට සාපේක්ෂව 2019 වසරේ මුළු මාස අට තුළ තැන්පත් සියයට 6.7 කින් (රුපියල් බිලියන 48) වර්ධනය විය. 2018 වසරේ අනුරුදු කාල සීමාවේ වාර්තා වූ සියයට 11.3 ක් වර්ධනයට (රුපියල් බිලියන 45) සාපේක්ෂව මෙම අංශයේ සියයට ගැනීම් සියයට

12.3 ක (රුපියල් බිලියන 57) සානු වර්ධනයක් පෙන්වුම් කරන ලදී.

- බලපත්‍රාහි මුදල් සමාගම් සහ විශේෂිත කළේඛු මූල්‍යකරණ සමාගමවල සමස්ත ද්‍රව්‍යීලනා තත්ත්වයේ අතිරික්තයක් වාර්තා විය. මෙම අංශයේ ව්‍යවස්ථාපිත අවම ද්‍රව්‍යීලනා අවශ්‍යතාවය වන රුපියල් බිලියන 91.7 ව සාපේක්ෂව රුපියල් බිලියන 35.8 ක සමස්ත ද්‍රව්‍යීලනා වත්කම් අතිරික්තයක් 2019 වසරේ අගෝස්තු මස අවසානය වනවිට පෙන්වුම් කරන ලදී. ද්‍රව්‍යීලනා අනුපාතය (තැන්පතු හා ණය ගැනීම් වලට ද්‍රව්‍යීල වත්කම් දක්වන අනුපාතය) 2018 වසරේ දෙසැම්බර් මස අවසානයට වාර්තා වූ සියයට 9.6 ව සාපේක්ෂව සියයට 10.9 ක් දක්වා වැඩි විය. මෙම අනුපාතය වැඩි වීමට හේතුව ලෙස පැවති ද්‍රව්‍යීල වත්කම් ප්‍රමාණය සියයට 12.3 කින් වැඩිවීම දැක්වා හැකිය.
- නියාමන ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දැමීම හේතුවෙන් ප්‍රාග්ධන මට්ටම වර්ධනය විය. 2018 වසරේ දෙසැම්බර් මස අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 159.9 ව සාපේක්ෂව රුපියල් බිලියන 20.7 කින් 2019 වසරේ අගෝස්තු මස අවසාන වන විට සමස්ත නියාමන ප්‍රාග්ධන මට්ටම වර්ධනය විය. මෙම අංශයේ 2018 වසරේ දෙසැම්බර් මස අවසානයේ දී මූලික ප්‍රාග්ධන අනුපාත සහ අවද්‍යනම මත බර තැබූ සමස්ත ප්‍රාග්ධන අනුපාත පිළිවෙළින් සියයට 9.8 ක් සහ සියයට 11.1 ක් වූ අතර 2019 අගෝස්තු මස අවසානයේදී පිළිවෙළින් සියයට 11.2 සහ සියයට

#### 8.10 රුප සටහන

බලපත්‍රාහි මුදල් සමාගම් සහ විශේෂිත කළේඛු මූල්‍යකරණ සමාගම් අංශයේ සමස්ත තැන්පතු සහ එය ගැනීම්




මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

12.6 දක්වා වැඩිවිය. කෙසේ වුවද, නියමිත අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ට අනුකූල නොවන දුර්වල මූල්‍ය තත්ත්වයන් පවතින බලපත්‍රාහි මුදල් සමාගම් කිහිපයක් පවති.

- ප්‍රධාන වගයෙන්ම අක්ෂීය ගෙය ඉහළ යාම හේතුවෙන් ලාභායික්වය අඩුවිය. 2018 වසරේ පළමු මාස අට තුළ බලපත්‍රාහි මුදල් සමාගම් සහ විශේෂිත කළේඛු මූල්‍යකරණ සමාගම් අංශය වාර්තා කළ රුපියල් බිලියන 15.5 ක ලාභයට සාපේක්ෂව 2019 වසරේ අංශය කාලපරිච්ඡේදය තුළ මෙම අංශයේ ලාභය අඩුවීමට ප්‍රධාන වගයෙන්ම හේතු වූයේ ගුද්ධ පොලී ආත්තිකය අඩුවීම, මෙහෙයුම් වියදුම් ඉහළ යාම සහ ඉහළ ගෙය අලාභ ප්‍රතිපාදන වේ. පොලී වියදුම් වාර්ෂිකව සියයට 5.2 (රුපියල් බිලියන 3.0) කින් ඉහළ යාම සහ පොලී ආභයම වාර්ෂිකව සියයට 0.5 කින් (රුපියල් බිලියන 0.6) ඉහළ යැම හේතුවෙන් ගුද්ධ පොලී ආත්තිකය අඩුවිය. වාර්ෂික වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය සහ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 2018 වසරේ අනුරුද්‍ය කාල සිමාව තුළ පැවති පිළිවෙළින් සියයට 2.8 හා සියයට 12.9 ව සාපේක්ෂව 2019 වසරේ අගෝස්තු මස අවසානයේදී පිළිවෙළින් සියයට 1.6 හා සියයට 4.3 ක් විය.
- දුර්වල බලපත්‍රාහි මුදල් සමාගම් සඳහා තැන්පතු හා ගෙයගැනීම් මත සිමාවන් පැනවීම සහ ගෙයදීම් සිමා කිරීම ආදි අර්ථාත් නිරාකරණය කිරීමේ නියාමන

#### 8.11 රුප සටහන


බලපත්‍රාහි මුදල් සමාගම් සහ විශේෂිත කළේඛු මූල්‍යකරණ සමාගම් අංශයේ සමස්ත ද්‍රව්‍යීල වත්කම් සහ ද්‍රව්‍යීලනා අනුපාත



මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව


### 8.12 රුප සටහන

බලපූළානී මුදල් සමාගම් සහ විශේෂිත කළේඛද මුළුසකරණ සමාගම් අංශයේ ප්‍රාග්ධන තත්ත්වය



### 8.13 රුප සටහන

බලපූළානී මුදල් සමාගම් සහ විශේෂිත කළේඛද මුළුසකරණ සමාගම් අංශයේ වත්කම් මත ප්‍රතිලාභය සහ හිමිකම් මත ප්‍රතිලාභය



ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. මහ බැංකුව විසින් එක් දුර්වල මුදල් සමාගමක ව්‍යාපාර කටයුතු කළමණාකරනය කිරීම සඳහා මණ්ඩලයක් පත් කරන ලදී. තවද, පාලිත සමාගම හා ආයෝජන දේපල විකිණීම හරහා තැන්පතු විලින් කොටසක් ගෙවීම ඇදී නියාමන ක්‍රියාමාර්ග තවත් එක් දුර්වල මුදල් සමාගමක් සම්බන්ධයෙන් අනුගමනය කරන ලදී. තවත් දුර්වල මුදල් සමාගමක ප්‍රකාශන රඳවාගත් ලාභය උපයෝගී කරගෙන තැන්පතුවලින් කොටසක් ගෙවීම සිදුකරන ලදී.

### ප්‍රාථමික අලෙවිකාර සමාගම්

- ප්‍රාථමික අලෙවිකාර සමාගමවල සමස්ත වත්කම් සහ සමස්ත ආයෝජන කළමි 2019 වසරේ පළමු මාස අට තුළ දී අඩුවීමක් පෙන්වුම් කරන ලදී. ප්‍රාථමික අලෙවිකාර සමාගමවල සමස්ත වත්කම් රුපියල් බිලියන 79.8 දක්වා සියයට 4.5 කින් අඩු වූ අතර, රජයේ සුරක්මිපත්වල සමස්ත ආයෝජන කළමි රුපියල් බිලියන 73.7 දක්වා සියයට 4.0 කින් වසරේ පළමු මාස අට තුළ දී පහත වැටුණි. ප්‍රාථමික අලෙවිකාර සමාගමවල ආයෝජන කළමෙහි

### 8.2 සංඛ්‍යා සටහන

බලපූළානී මුදල් සමාගම් සහ විශේෂිත කළේඛද මුළුසකරණ සමාගම් අංශයේ තොරුගත් ද්‍රේශ්‍ය

අයිතම	2017 අගෝ. අවසානයට (රු)	2018 අගෝ. අවසානයට (රු)	2018 දෙසැ. අවසානයට (රු)	2019 අගෝ. අවසානයට (රු)	ලක්ෂණය වෙනස %	
					2018 අගෝ. (රු)	2019 අගෝ. (රු)
මුළු වත්කම් - දළ (රු. බිලියන)	1,363.7	1,469.6	1,503.5	1,531.2	7.8	4.2
මුළු වත්කම් - ඉද්ධ (රු. බිලියන)	1,306.8	1,406.4	1,431.3	1,442.4	7.6	2.6
ණය සහ අන්තිකාරම් - දළ (රු. බිලියන)	1,067.0	1,184.6	1,205.0	1,200.3	11.0	1.3
ණය සහ අන්තිකාරම් - ඉද්ධ (රු. බිලියන)	1,020.2	1,125.1	1,137.0	1,115.2	10.3	-0.9
තැන්පතු (රු. බිලියන)	635.6	718.0	716.8	764.6	13.0	6.5
ණය ගැනීම් (රු. බිලියන)	413.2	440.7	463.8	406.9	6.6	-7.7
ප්‍රාග්ධන අරමුණ (රු. බිලියන)	164.1	184.1	181.6	204.8	12.2	11.2
පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණයට අනුපාතය (%)	12.6	9.8	9.8	11.2		
මුළු ප්‍රාග්ධන ප්‍රමාණයට අනුපාතය (%)	13.3	11.1	11.1	12.6		
දළ අනිය ඣය අන්තිකාරම් අනුපාතය (%)	5.5	6.9	7.7	9.6		
ඉද්ධ අනිය ඣය අන්තිකාරම් අනුපාතය (%)	1.3	2.2	2.4	3.1		
වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (ඩඩ පෙර) (%) - වාර්ෂික පදනම මත	3.0	2.8	2.7	1.6		
හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය (ඩඩ පෙළ) (%) - වාර්ෂික පදනම මත	14.9	12.9	11.4	4.3		
මුළු වත්කමෙහි දුවිල වත්කම් අනුපාතය (%)	8.5	7.5	7.5	8.3		

(අ) සංඛ්‍යා සටහන  
(ආ) තාවකාලීන

මුදල අංශයේ කාර්යකාධිකය සහ පද්ධති උග්‍රාධිකාව

**3.3 සංඛ්‍යා සටහන**  
**ප්‍රාථමික අලෙවිකාර සමාගම්වල තොරුගත් දුරුගත**

අයිතම	2017 අගෝ. අවසානයට	2018 අගෝ. අවසානයට	2018 දෙසැ. අවසානයට	2019 අගෝ. අවසානයට (අ)	උක්ෂණය වෙනත %	
					2018 අගෝ.	2019 අගෝ. (අ)
මුළු වත්කම (රු. ඩිලියන)	67.6	73.9	83.6	79.8	9.2	8.0
සමස්ත කළම (රු. ඩිලියන)	50.6	67.3	76.7	73.7	33.0	9.4
මුළු ප්‍රාග්ධනය (රු. ඩිලියන)	22.7	11.9	11.5	14.4	-47.4	20.6
බඳ පෙර ලාභය (රු. ඩිලියන)	2.4	1.3	-0.01	3.7	-43.5	180.2
අවසානම මත බර තැක්වූ ප්‍රමාණයේමකා අනුපාතය (%)	58.8	22.3	21.3	23.0	-36.4	0.7
වත්කම මත ප්‍රතිලාභ අනුපාතය (%)	4.8	2.8	-0.02	6.9	-2.0	4.1
සිම්කම මත ප්‍රතිලාභ අනුපාතය (%)	14.2	13.9	2.0	33.1	-0.3	19.2
තොරු කාය	1.9	5.1	6.0	4.4	165.4	-12.5
මෙහෙයුමේ පිටවැය මුළු ආදායමේ ප්‍රතිශයක් ලෙස	12.1	11.6	12.8	7.0	-0.5	-4.6
මුළු පිටවැය මුළු ආදායමේ ප්‍රතිශයක් ලෙස	24.0	31.8	103.0	13.4	7.8	-18.3
වත්කම සහ වගකීම් අන්‍ර වෙනස (වසර)	2.4	2.5	2.4	2.5	3.9	2.7

(අ) නාවකාලික

මුළය: ශ්‍රී ලංකා මහ බැංකුව

- සටහන: 1. ඉහත දැන් ඇල එන්ප්‍රුස්ට් සෙකියුරුවිස හි එල් සි හි මූල්‍ය දැන් අධිඛ නොවේ.  
2. 2018 සහ 2019 ඇන් ඇල පර්පලාවල මෙශරිස ලිමිතයි හි අන් අධිඛ නොවේ.

සිදුවූ පහතවැවීම මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුවිය. ප්‍රතිමිලදී ගැනුම් යටතේ යෙයෙන් යෙය ගැනීම් 2018 අගෝස්තු මස අවසානයේදී පැවති අගයට සාපේක්ෂව සියයට 7.1 කින් රුපියල් බිලියන 63.8 දක්වා 2019 වසරේ එම කාල පරිවිශේදය තුළ දී අඩුවිය.

- වත්කම මත ප්‍රතිලාභ අනුපාතය සහ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය මගින් ගණනය කරන ලද ප්‍රාථමික අලෙවිකාර සමාගම්වල ලාභඳායීන්වය, 2019 අගෝස්තු මස අවසානයේදී පිළිවෙළින් සියයට 6.9 සහ සියයට 33.1 යන අගයන් හි පැවතුණි. 2018 පළමු මාස අට අවසානයේදී පැවති ලාභය වූ රුපියල් බිලියන 1.4 ට සාපේක්ෂව ප්‍රාථමික අලෙවිකාර සමාගම් 2019 වසරේ අදාළ කාලපරිවිශේදය තුළ දී රුපියල් බිලියන 3.7 ක ලාභයක් වාර්තා කරන ලදී. 2018 අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අටක කාලය තුළ ප්‍රාථමික අලෙවිකාර සමාගම් විසින් වාර්තා කළ රුපියල් බිලියන 0.9 ක සමස්ත ප්‍රතිලාභයට (උපලබිධ වූ සහ උපලබිධ නොවූ) සාපේක්ෂව 2019 අදාළ කාලපරිවිශේදය තුළ දී එම අගය රුපියල් බිලියන 3.1 ක් දක්වා සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. රජයේ සුරක්ෂිත පත්වල එලදා වකුයේ පහළ යැමේ ප්‍රවණතාවය 2019 වසරේ පළමු මාස අට තුළ දී ප්‍රාථමික අලෙවිකාර සමාගම්වල ලාභඳායීන්වය සැලකිය යුතු ලෙස වර්ධනය වීමට හේතුවිය.

- 2019 අගෝස්තු අවසානය වනවීම සියලු ප්‍රාථමික අලෙවිකාර සමාගම් විසින් සිය ප්‍රාග්ධන මට්ටම අවම ප්‍රාග්ධන අවසානකාවය වන රුපියල් මිලියන

<sup>3</sup> පර්පලාවල මෙශරිස ලිමිතයි සහ එන්ප්‍රුස්ට් සෙකියුරුවිස හි. එල්.සි. ගැර අනෙකුත් සියලුම ප්‍රාථමික අලෙවිකාර සමාගම්

1000 ට වඩා ඉහළ අගයන්හි පවත්වා ගන්නා ලදී. ප්‍රාථමික අලෙවිකාර සමාගම්වල බර තබන ලද ප්‍රාග්ධන ප්‍රමාණයේමකා අනුපාතිකය එහි අවම අගය වන සියයට 10.0 ට වඩා වැඩි අගයක පවත්වා ගත් අතර 2018 අගෝස්තු අවසානය වනවීම පැවති සියයට 22.3 ට සාපේක්ෂව 2019 අගෝස්තු අවසානය වනවීම සියයට 23.0 දක්වා වැඩිවිය.

- ප්‍රාථමික අලෙවිකාර සමාගම්වල අවසානම ව්‍යුහය වැඩියුණුවූ විය. අලෙවිය සඳහා පැවති කළම් සමස්ත ආයෝජන කළමිට දරන අනුපාතය, 2018 අගෝස්තු මස අවසානයේදී පැවති සියයට 77.7 සිට 2019 අගෝස්තු මස අවසානයේදී සියයට 79.0 දක්වා ආන්තිකව වැඩිවීමක් පමණක් වාර්තා කළ හෙයින් වෙළඳපාල අවදානම සඳහා නිරාවරණය වීම ස්ථාවරව පැවතිනි. ප්‍රාථමික අලෙවිකරුවන් විසින් රඳවාගත්තා අවදානම රහිත රජයේ සුරක්ෂිත පත්වල විගාල ප්‍රමාණය සහ අන්තේක්ෂිත ද්‍රව්‍යිලතා පරතර පියවා ගැනීම සඳහා එම රජයේ සුරක්ෂිත පත් සුරක්ෂිත ලෙස හාවිතා කිරීමට ඔවුන්ට ඇති හැකියාව සැලකීමේදී ප්‍රාථමික අලෙවිකාර සමාගම්වල ද්‍රව්‍යිලතා පරතර පියවා ගැනීම සඳහා එම රජයේ සුරක්ෂිත පත් සුරක්ෂිත ලෙස වූ වැඩිවීමක් එය පියවා ගැනීම සඳහා අන්තේක්ෂිත මූල්‍ය අවශ්‍යතා සඳහා සැලසුම් බොහෝ ප්‍රාථමික අලෙවිකාර සමාගම් සතුව පැවතුණි.

#### රක්ෂණ අංගය

- සමස්ත වත්කම්වල සකුටුදායක වර්ධනයක් සමග රක්ෂණ අංගයේ සමස්ත කාර්යාලියක ඉහළ ගියේය. 2018 වසරේ ජුනි මස අවසානයේදී වාර්තා කළ සියයට

## 8.4 සංඛ්‍යා සටහන

අධිකම	2017 ජූනි අවසානයට	2018 ජූනි අවසානයට	2018 දෙපැ. අවසානයට	2019 ජූනි අවසානයට (ආ)	ලක්ෂණය වෙතන මුදල %	
					2018 ජූනි	2019 ජූනි (ආ)
මුළු වත්කම් (රු. බිලියන)	533.1	581.8	606.6	654.0	9.1	12.4
මුළු ආදයම (රු. බිලියන) (ආ)	96.6	108.1	221.2	119.0	11.8	10.2
දෙළ වාරින ආදයම (රු. බිලියන) (ආ)	76.2	85.8	176.2	93.6	12.6	9.2
ආයෝජන ආදයම (රු. බිලියන) (ආ)	20.5	22.3	45.0	25.4	8.9	13.8
බඳ පෙර ලාභය (රු. බිලියන) (ආ)	4.7	21.7	29.5	12.5	364.7	-42.4
ප්‍රාගධන ප්‍රමාණය නොමකන අනුපාතය (%)						
දිගු කාලීන රක්ෂණය	358.0	310.3	312.0	293.0		
සාමාන්‍ය රක්ෂණය	117.0	179.5	204.0	193.0		
රඳවා ගැනීමේ අනුපාතය (%)						
දිගු කාලීන රක්ෂණය	95.9	96.0	95.8	96.1		
සාමාන්‍ය රක්ෂණය	78.5	76.1	77.9	75.7		
හිමිකම් අනුපාතය (%)						
දිගු කාලීන රක්ෂණය	36.9	44.2	46.2	47.5		
සාමාන්‍ය රක්ෂණය	63.9	63.7	63.7	63.2		
ඒකාබද්ධ මෙහෙයුම් අනුපාතය (%)						
දිගු කාලීන රක්ෂණය	86.2	98.0	101.0	98.4		
සාමාන්‍ය රක්ෂණය	102.9	101.4	102.9	103.5		
වත්කම් මත ප්‍රතිලාභය (%)						
දිගු කාලීන රක්ෂණය	1.8	8.5	4.9	10.8		
සාමාන්‍ය රක්ෂණය	8.9	5.1	5.4	4.6		
හිමිකම් මත ප්‍රතිලාභය (%) - සාමාන්‍ය රක්ෂණය	18.8	10.4	11.2	9.6		
ප්‍රාරක්ෂණ අනුපාතය (%) - සාමාන්‍ය රක්ෂණය	17.1	18.0	18.1	17.8		

(අ) තාවකාලික  
(ආ) කාලපරිච්ඡය තුළ

**මූලය:** ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව

9.1 වර්ධනයට සාපේක්ෂව රක්ෂණ අංශයේ සමස්ත වත්තම් 2019 වසරේ අනුරුප කාලපරිච්ඡේදයේදී සියයට 12.4 කින් වර්ධනය විය. රක්ෂණ අංශයේ දෙ ලියාහළ වාරික ආදායම 2018 ජූනි මස අවසානයේදී වාර්තා කළ සියයට 12.6 ක වර්ධනයට සාපේක්ෂව 2019 වසරේ අනුරුප කාලපරිච්ඡේදයේදී සියයට 9.2 ක් දක්වා මත්දාම් විය. දිගුකාලීන රක්ෂණ අංශයෙහි දෙ ලියාහළ වාරික ආදායම 2019 ජූනි මස අවසානයේදී සියයට 9.9 ක වර්ධනයක් වාර්තා කරන විට සාමාන්‍ය රක්ෂණ අංශයෙහි එම වර්ධනය සියයට 8.6 ක් විය. සාමාන්‍ය රක්ෂණ අංශයෙහි අනු අංශ අතරින්, සෞඛ්‍ය රක්ෂණ අංශයේ දෙ ලියාහළ වාරික ආදායම සියයට 31.2 ක ඉහළම වර්ධන වේය වාර්තා කළ අතර, ගිනි රක්ෂණය සියයට 28.3 කින්ද, මූහුදු රක්ෂණය සියයට 4.5 කින් සහ රජ වාහන රක්ෂණය සියයට 3.1 කින්ද වර්ධනය විය. 2018 වසරේ අනුරුප කාල පරිච්ඡේද හා සැසිදීමේදී ගිනි රක්ෂණයෙහි, සෞඛ්‍ය රක්ෂණයෙහි සහ මූහුදු රක්ෂණයෙහි දෙ ලියාහළ වාරික ආදායම වර්ධනය වේමක් වාර්තා කළ අතර රථවාහන රක්ෂණයෙහි දෙ ලියාහළ වාරික ආදායම පහත වැවුමක් දක්නට ලැබේ.

බලපැම හේතුවෙන් සියයට 42.4 කින් පහත වැටුණි. දිගුකාලීන රක්ෂණ අංශයෙහි ලාභය සියයට 51.6 කින් සැලකිය යුතු ලෙස පහත වැටුණු අතර සාමාන්‍ය රක්ෂණ අංශයෙහි ලාභය සියයට 5.4 කින් පහත වැටුණි. රක්ෂණ සමාගම දෙකක් විසින් සිදුකරන ලද අතිරික්ත ප්‍රවාහු කිරීම්වල ප්‍රතිචලයක් ලෙස 2018 වසරේ ජ්‍යෙනි මස අවසානයේදී දිගුකාලීන රක්ෂණ අංශය අසාමාන්‍ය ඉහළ ලාභයක් වාර්තා කළේය. ශ්‍රී ලංකා රක්ෂණ නීයාමන කොමිෂන් සහාව විසින් නිකුත් කළ රෙගුලාසිවලට අනුකූලව ජීවිත රක්ෂණ නිමියන්ගේ වගකීම තක්සේරු කිරීමේ ක්‍රමවේදයට සිදු කරන ලද වෙනස්කම් තුළින් මෙම අතිරික්තය තිරමාණය විය. 2018 වසරේ අනුරුප කාලපරිවර්ત්තයේ වාර්තා කළ මෙම ඉහළ ලාභය හේතුවෙන් පදනම් අයය ඉහළ අයක් ගැනීම මෙම වසරේ ලාභයෙහි වර්ධනය අඩාල වීමට හේතුවිය. රක්ෂණ අංශයෙහි සමස්ත ලාභය සඳහා දිගු කාලීන රක්ෂණ අංශයේ දායකත්වය සියයට 67.1 ක් විය.

ଶେଷକ ହାର ମୋଟା

- 2019 වසරේ පළමු හාය කුල දී රක්ෂණ අංශයෙහි ලාභය පහත වැට්ටීමක් පෙන්වුම් කරන ලදී. මෙම අංශයෙහි සමස්ථ ලාභය 2019 වසරේ ජුනි මස ආවස්සාය වනවිට ප්‍රධාන වියයෙන් පෙන්වනු ලබයි

- 2019 වසරේ පළමු භාගය කුළ දී ඒකක භාර අංශයෙහි කාර්යසාධනය තුහුල යැමත් පෙන්වුම් කළේය. 2019 ජූනි මස අවසානය වන විට ඒකක භාර ගණන 4 කින් පහත වැටුනද 2018 ජූනි මස අවසානයේදී 41,200

### 8.5 සංචිත සටහන

#### ඒකක භාර අංශයේ තොරුගත් දුරුගත

අධිකම	2017 ජූනි අවසානයට	2018 ජූනි අවසානයට	2018 දෙසැ. අවසානයට	2019 ජූනි අවසානයට (ඇ)	ලක්ෂණය වෙනය %	
					2018 ජූනි	2019 ජූනි (ඇ)
සමස්ත වත්කම් (රු. ඩිලියන)	104.3	64.8	64.3	75.5	-37.9	16.5
ගුද්ධ වත්කම් වට්නාකම (රු. ඩිලියන)	103.3	64.6	64.2	75.2	-37.4	16.4
ආයෝජන (රු. ඩිලියන)	102.3	64.8	64.3	75.3	-36.7	16.3
කොටස්වල	14.4	11.1	9.5	8.0	-22.8	-27.4
රජයේ පුරුෂම්පත්වල	42.8	5.3	2.5	4.0	-87.6	-24.4
වෙනත් (දඟ: වාණිජ පත්‍ර, නෙයකර, භාරකාර සහිත පත්‍ර සහ බැංකු තැන්තැනු)	45.2	48.4	52.4	63.3	7.1	30.8
කොටස්වල ආයෝජනය ගුද්ධ වත්කම්වල ප්‍රතිශායන් ලෙස	13.9	17.2	14.7	10.7		
රජයේ පුරුෂම්පත්වල ආයෝජනය ගුද්ධ වත්කම්වල ප්‍රතිශායන් ලෙස	41.0	8.2	3.8	5.3		
වෙනත් ආයෝජනයන් ගුද්ධ වත්කම්වල ප්‍රතිශායන් ලෙස	43.8	74.9	81.5	84.1		
මුළු එකක සිමිකරුවන්ගේ සංඛ්‍යාව	40,651	41,200	42,093	44,224		
ඒකක නිකුත්ත ගණ (විලියන)	6.7	2.0	3.4	3.6		
ඒකක භාර සංඛ්‍යාව	76	79	75	75		

(ඇ) කාවිකාලික

මූලය: ශ්‍රී ලංකා ඒකක භාර සංඛ්‍යාව  
ශ්‍රී ලංකා පූරුෂම්පත් සහ විනිමය කොමිෂන් සභාව

ක්වු සමස්ත ඒකක හිමිකරුවෙන් ගණන 2019 ජූනි මස අවසානය වනවිට 44,224 ක් දක්වා ඉහළ ගියෙය. ඒකක භාර අංශයේ ගුද්ධ වත්කම් වට්නාකම පසුගිය වසරේ පහත වැටුනා මේ වසරේදී සියයට 16.4 ක් වර්ධනයක් වාර්තා කරන ලදී. සලකා බැලෙන කාලපරිවිෂේදය තුළ දී ඒකක භාර අංශය විසින් කොටස් වෙළඳපොලෙහි සිදුකළ ආයෝජන සියයට 27.4 කින් පහත වැටුණු අතර අනෙකුත් පුරුෂම්පත්වල සිදුකළ ආයෝජන සියයට 30.8 කින් වර්ධනය විය.

තැයැවිකාර සමාගම් අංශයේ ආදායම රුපියල් මිලියන 239.6 දක්වා සියයට 37.7 කින් 2019 ජූනි මස වන විට පහත වැටුනි. මෙම පහත වැටීමත් සමගම 2018 වසරේ ජූනි මස අවසානයේදී මෙම අංශය වාර්තා කරන ලද රුපියල් මිලියන 57.9 ක් වූ අලාභ ප්‍රමාණය 2019 ජූනි මස වනවිට රුපියල් මිලියන 184 දක්වා පහත වැටුනි. මෙම කාලපරිවිෂේදය තුළ මෙම අංශයෙහි ගුද්ධ ප්‍රාග්ධනය සියයට 8.4 කින් පහත වැටුනි.

#### කොටස් තැරැවිකාර සමාගම් අංශය

- කොටස් වෙළඳපොලෙහි වූ අසකුටුඩායක කාර්යසාධනය සමග මෙම වසරේදී කොටස් තැයැවිකාර සමාගම් අංශයෙහි සමස්ත කාර්යසාධනය පහත වැටීමක් පෙන්වුම් කරන ලදී. පසුගිය වසරට සාමේක්ෂව දෙනිනික සාමාන්‍ය පිරිවැටුම පහත වැටීම භේතුවෙන් කොටස්

- ශ්‍රී ලංකාවේ විශාලනම විශාලම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් පදනම 2019 වසරේ ජූනි මාසය වන විට රුපියල් මිලියන 2.4 ඉක්මවිය. සේවක අර්ථසාධක අරමුදලෙහි සමස්ත සාමාජික ගිණුම් ප්‍රමාණය 2018 වසරේ දෙසැම්බර් මස වනවිට පෙර වසරට සාපේක්ෂව සියයට 3.9 ක් වැඩිවිමක්, එනම් මිලියන 18.7 ක් දක්වා වර්ධනය විය.

### 8.6 සංචිත සටහන

#### කොටස් තැරැවිකාර සමාගම් අංශයේ තොරුගත් දුරුගත

අධිකම	2017 ජූනි අවසානයට	2018 ජූනි අවසානයට	2018 දෙසැ. අවසානයට	2019 ජූනි අවසානයට (ඇ)	ලක්ෂණය වෙනය %	
					2018 ජූනි	2019 ජූනි (ඇ)
මුළු වත්කම් (රු. ඩිලියන)	12.8	10.5	8.7	7.5	-18.4	-27.9
මුළු වගකීම (රු. ඩිලියන)	7.3	5.0	3.3	2.5	-31.7	-49.5
ගුද්ධ ප්‍රාග්ධනය (රු. ඩිලියන)	5.6	5.5	5.3	5.0	-1.0	-8.4
ආදායම (රු. මිලියන) (ඇ)	447.2	384.6	502.0	239.6	-14.0	-37.7
බදු පෙර ගුද්ධ ලාභය / (ලාභය) (රු. මිලියන) (ඇ)	35.3	-57.9	1.9	-184.1	-263.8	-218.2

(ඇ) කාවිකාලික  
(ඇ) කාලපරිවිෂේදය තුළ

මූලය: ශ්‍රී ලංකා පූරුෂම්පත් සහ විනිමය කොමිෂන් සභාව

**8.7 සංඛ්‍යා සටහන**  
**විග්‍රහ අරමුදල්වල තොරුණෙ දැරුණු**

අයිතිම	සේවක අරථසාධක අරමුදල			සේවක නිපුණතයන්ගේ හාර අරමුදල		
	2018 ජූනි අවසානයට	2019 ජූනි අවසානයට (ක)	වෙනත (ක) (%) (ඇ)	2018 ජූනි අවසානයට	2019 ජූනි අවසානයට (ඇ)	වෙනත (ක) (%) (ඇ)
මුළු දායකත්වය (රු. ඩීලයන) (ඇ)	71.0	78.3	10.3	12.3	13.4	8.9
මුළු ප්‍රතිලාභ ගෙවීම් (රු. ඩීලයන) (ඇ)	50.4	64.0	27.0	9.4	10.2	8.7
මුළු වත්කම් (රු. ඩීලයන)	2,191	2,428	10.8	295.0	327.7	11.1
මුළු ආයෝජන කළම් (රු. ඩීලයන)	2,111	2,425	14.9	277.9	308.3	10.9
එයින් රැකියා සුරක්ෂිතය (ක)	91.6	94.0	2.14	75.0	77.8	3.7
දෙළ ආදායම (රු. ඩීලයන) (ඇ)	112.2	115.3	2.8	14.5	15.9	9.9

(ඇ) කාවචාලි  
(ඇ) කාලපරිච්ඡය තුළ

මූලය: මූල්‍ය අංශය මහ බැංකුව  
සේවක නිපුණතයන්ගේ හාර අරමුදල මණ්ඩලය

- පසුගිය වසරේ පළමු මාස හය සමග සසඳන කළ මේ වසරේ මුළු මාස හය තුළදී සමස්ත දායක මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 78.3 ක් දක්වා සියයට 10.3 කින් වර්ධනය වූ අතර, ප්‍රතිලාභ ආපසු ගෙවීම සියයට 27.0 කින්, එනම් රුපියල් බිලියන 64.0 ක් දක්වා වැඩි විය. ඒ අනුව, 2019 වසරේ ජූනි මාසයෙන් අවසන් වන මාස හයක කාලපරිච්ඡය තුළ දී ගුද්ධ දායකත්ව මුදල් ලැබීමෙන් ප්‍රතිලාභ ගෙවීම අඩු කළ පසු) රුපියල් බිලියන 14.3 ක් විය.
- සේවක අරථසාධක අරමුදලේ සමස්ත වත්කම් ප්‍රමාණය 2019 ජූනි 30 දිනෙන් අවසන් වන මාස 12 ක කාලපරිච්ඡය සඳහා රුපියල් බිලියන 2,428 දක්වා සියයට 10.8 කින් වර්ධනය විය. සේවක අරථසාධක අරමුදලේ සමස්ත ආයෝජන කළම් සියයට 14.9 කින් වර්ධනය වූ අතර, එය 2019 ජූනි මස අවසානය වනවිට රුපියල් බිලියන 2,425 ක් විය. මෙම ආයෝජන කළම් සියයට 94.0 ක් රාජ්‍ය සුරක්ෂිතයෙන් ද සියයට 2.6 ක් ව්‍යාපාර කොටස්වෙන් ද සියයට 2.5 ක් සාමාජික යෙදු උපකරණ, හාරකාර සහනිකපත් සහ ප්‍රතිච්ඡාණුම්වලින් සමන්විත වූ අතර, සියයට 0.9 ක් ස්ථාවර තැන්පතු වලින් ද සමන්විත විය. 2019 වසරේ මුළු මාස හය සඳහා අරමුදලහි ඇයේනම්න්තුත දෙ ආයෝජන ආදායම රුපියල් බිලියන 115.0 ක් ලෙස වාර්තා වූ අතර, 2018 වසරේ අදාළ කාලපරිච්ඡය සමග සසඳන කළ මෙය සියයට 2.8 ක වර්ධනයකි.
- 2019 ජූනි මස අවසානයේදී සේවක නිපුණතයන්ගේ හාර අරමුදල වත්කම් සහ ගුද්ධ දායකත්වය අයින් වර්ධනය විය. සමස්ත වත්කම් 2018 ජූනි මස අවසානයට සාපේක්ෂව 2019 ජූනි මස අවසානයේදී සියයට 11.1 කින් වර්ධනය වී රුපියල් බිලියන 327.7 ක

- මටවමක පැවතුනි. සලකා බලන කාලපරිච්ඡය තුළ දී සේවක නිපුණතයන්ගේ හාර අරමුදලහි ගුද්ධ දායකත්වය රුපියල් බිලියන 3.2 ක් දක්වා සියයට 10.3 කින් වර්ධනය විය. සේවක නිපුණතයන්ගේ හාර අරමුදලහි ආයෝජන කළම් රජයේ සුරක්ෂිතයෙන්වල සංකේත්දුනය වී තිබූ අතර, 2019 ජූනි මස අවසානය වන විට එය මුළු ආයෝජන කළම්න් සියයට 77.8 ක් විය. අරමුදල මගින් කොටස් වෙළදපාල සමස්ත ආයෝජන සහ සාමාජික යෙදු සුරක්ෂිතයෙන්වල සිදු කළ ආයෝජන මුළු ආයෝජනවලින් පිළිවෙළින් සියයට 3.5 ක් හා සියයට 1.1 ක් විය.
- 2019 ජූනි මස අවසානය වනවිට රාජ්‍ය සේවක අරථසාධක අරමුදල වත්කම් අනුව ගන්කල අඩුවීමක් පෙන්වූ අතර, සාමාජිකයින් සංඛ්‍යාව සහ ගුද්ධ දායකත්වයෙහි වර්ධනයක් පෙන්විය. සාමාජිකයින් සංඛ්‍යාව 2018 ජූනි අවසානයේදී වාර්තා කළ 228,700 ට සාපේක්ෂව 2019 ජූනි මස අවසානයේදී 230,414 ක් දක්වා වැඩිවිය. මෙම කාලපරිච්ඡය තුළ දී මෙම අරමුදලහි සමස්ත වත්කම් රුපියල් බිලියන 62.7 ක් දක්වා සියයට 2.4 කින් පහත වැළැනු අතර ආයෝජන රුපියල් බිලියන 58.8 ක් දක්වා සියයට 6.2 කින් පහත වැළැනු අතර ආයෝජන රුපියල් බිලියන 50.9 ට සාපේක්ෂව 2019 ජූනි මස අවසානයේදී රුපියල් මිලියන 240.3 ක් දක්වා ඉහළ හිශේය. රජයේ සුරක්ෂිතයෙන්වල ආයෝජන මුළු ආයෝජන වලින් සියයට 44.0 ක් විය. 2019 පළමු හාගයේදී සාමාජික සේවක මත ප්‍රතිලාභ අනුපාතය සියයට 12.6 ක් විය.
  - අනුමතකළපුද්ගලික අරථසාධක අරමුදල්වල ලියාපදිංචි කොට ඇති ආයතන වසාදැම්ම හේතුවෙන් 2018 ජූනි මස අවසානයේදී 127 ක්වූ අරමුදල් සංඛ්‍යාව 2019 ජූනි

මස අවසානයේදී අරමුදල් 123 දක්වා තවදුරටත් පහත වැටුනි. ඒ අනුව අනුමතකල පුද්ගලික අර්ථසාධක අරමුදල්වල රියාපදිංචි සමස්ත සාමාජිකයින් සංඛ්‍යාව 2018 ජූනි මස අවසානයේදී වාර්තා කළ 169,201 සිට 134,465 ක් දක්වා පහත වැටුනි. 2018 වසරේ අදාළ කාලපරිච්ඡයට සාපේක්ෂව 2019 ජූනි මස අවසානය වන විට අනුමතකල පුද්ගලික අර්ථසාධක අරමුදල්වල සමස්ත වත්කම් රුපියල් බිලයන 174.5 ක් දක්වා සියයට 2.9 කින් පහත වැටුනි.

## මූල්‍ය වෙළඳපාල සංවර්ධනයන්


### දේශීය මුදල් වෙළඳපාල

- 2019 පළමු මාස තුනෙහිදී නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි ඉහළ සීමාව ආසන්නයේ පැවති බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ගත් ත්‍රියාමාරුග හේතුවෙන් අඩු වූ අතර, තවදුරටත් සිදුකළ ස්ථිය විවත වෙළඳ කටයුතු භමුවේ එම අනුපාතිකය නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි මධ්‍ය ආසන්නයේ පවත්වා ගැනීමට හැකි විය. විදේශීය අංශයෙහි පැවති ප්‍රවණතා පිළිබඳව සැලකිලිමත් විම හේතුකොටගෙන 2018 අවසාන භාගයේ මෙන්ම 2019 මුදල් භාගයේදී බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය, නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි ඉහළ සීමාවෙහි පවත්වා ගන්නා ලදී. 2019 මාර්තු මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය සියයට 6.00 සිට සියයට 5.00 දක්වා පදනම් අංක සියයකින් අඩු කරමින් රුපියල් බිලයන 60.0 ක උගින් දේශීය මුදල් වෙළඳපාලට මුද්‍රාහරිතු ලැබුවද, බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය තවදුරටත් නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි ඉහළ සීමාවේ පැවතුණි. විදේශීය අංශයෙහි පැවති හිතකර තත්ත්වයන් මෙන්ම, 2019 අප්‍රේල් මැයි භාගය දක්වා මුදල් වෙළඳපාලෙහි පැවති හිතකර උගින් තත්ත්වයන් සැලකිල්ලට ගෙන බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි මධ්‍ය අයය වෙත නැගුමු වීමට ඉඩ සලසන ලදී. 2019 මැයි මාසයේදී, නිතු තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිතු ගෙය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 දක්වා පදනම් අංක 50 බැඟීන් අඩු කිරීම හේතුවෙන් බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය තවදුරටත් පහළ යැමක් පෙන්වුම කළේය. ඒ ආකාරයෙන් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව පවත්වන ලද විවත වෙළඳ කටයුතු තුළින් බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි මධ්‍ය ආසන්නයෙහි පවත්වා ගනු ලැබේය. 2019 සැපේතුම්බර් මස ආරම්භයේදී බැංකු තොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන උගින් තැන්පතු ප්‍රතිපාදනය පැවති ඇති අනුපාතිකය සහ ප්‍රතිපාදනය සංවර්ධනය සියයට 6.00 සිට සියයට 5.00 දක්වා පදනම් අංක සියයකින් අඩු කරමින් රුපියල් බිලයන 60.0 ක උගින් දේශීය මුදල් වෙළඳපාලට මුද්‍රාහරිතු ලැබුවද, බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය තවදුරටත් නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි ඉහළ සීමාවේ පැවතුණි. විදේශීය අංශයෙහි පැවති හිතකර තත්ත්වයන් මෙන්ම, 2019 අප්‍රේල් මැයි භාගය දක්වා මුදල් වෙළඳපාලෙහි පැවති හිතකර උගින් තත්ත්වයන් සැලකිල්ලට ගෙන බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි මධ්‍ය අයය වෙත නැගුමු වීමට ඉඩ සලසන ලදී. 2019 මැයි මාසයේදී, නිතු තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිතු ගෙය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 දක්වා පදනම් අංක 50 බැඟීන් අඩු කිරීමට අනුකූලව බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය ද නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි මධ්‍ය අනුපාතිකයට වඩා පහළ මට්ටමක් දක්වා අඩුවිය.

දේශීය මුදල් වෙළඳපාලෙහි අතිරික්ත උගින් තැන්පතියාවක් පැවතියද, 2019 අගෝස්තු මුදල් භාගයේ සිට බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය ඉහළ යැමේ ප්‍රවණතාවක් පෙන්වේය. බලපැනුලාහි වාණිජ බැංකු අතර උගින් තැන්පතියාව බෙදි යැමේ අසමතුලිතතාව සහ බලපැනුලාහි විදේශීය වාණිජ බැංකුවල එක්ෂණ මුදල් වෙළඳපාල සහභාගිත්වය අවම වීම එක්ෂණ මුදල් වෙළඳපාලෙහි පොලී අනුපාතය ඉහළ යැමක ගෙනු විය. එසේ වුවද, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව කොරෝන්වෙහි පොලී අනුපාතික පවත්වාගෙන යැමේ අරමුණෙන් මහ බැංකුව විසින් සිදු කරන ලද විවත වෙළඳ කටයුතුවලට ප්‍රතිවාර දක්වීමින් බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි පොලී අනුපාතික පවත්වාගෙන යැමේ ප්‍රවණතාවක් පෙන්වේය. මේ සමගම, 2019 අගෝස්තු මාසයේදී නිතු තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිතු ගෙය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 දක්වා පදනම් අංක 50 බැඟීන් අඩු කිරීම හේතුවෙන් බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය තවදුරටත් පහළ යැමක් පෙන්වුම කළේය. ඒ ආකාරයෙන් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව පවත්වන ලද විවත වෙළඳ කටයුතු තුළින් බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි පොලී අනුපාතික පවත්වාගෙන යැමේ මධ්‍ය ආසන්නයෙහි පවත්වා ගනු ලැබේය. 2019 සැපේතුම්බර් මස ආරම්භයේදී බැංකු තොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන උගින් තැන්පතු ප්‍රතිපාදනය පැවති ඇති අනුපාතිකය සහ ප්‍රතිපාදනය සංවර්ධනය සියයට 6.00 සිට සියයට 5.00 දක්වා පදනම් අංක සියයකින් අඩු කරමින් රුපියල් බිලයන 60.0 ක උගින් දේශීය මුදල් වෙළඳපාලට මුද්‍රාහරිතු ලැබුවද, බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය තවදුරටත් නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි පොලී අනුපාතික පවත්වාගෙන යැමේ ප්‍රවණතාවක් පෙන්වේය. මේ සමගම, 2019 අගෝස්තු මාසයේදී නිතු තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිතු ගෙය පහසුකම් අනුපාතිකය නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි පොලී අනුපාතික පවත්වාගෙන යැමේ මධ්‍ය ආසන්නයෙහි පවත්වා ගනු ලැබේය. 2019 සැපේතුම්බර් මස ආරම්භයේදී බැංකු තොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන උගින් තැන්පතු ප්‍රතිපාදනය පැවති ඇති අනුපාතිකය සහ ප්‍රතිපාදනය සංවර්ධනය සියයට 6.00 සිට සියයට 5.00 දක්වා පදනම් අංක 50 බැඟීන් අඩු කිරීම හේතුවෙන් බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි පොලී අනුපාතික පවත්වාගෙන යැමේ ප්‍රවණතාවක් පෙන්වේය. මේ සමගම, 2019 අගෝස්තු මාසයේදී නිතු තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිතු ගෙය පහසුකම් අනුපාතිකය (දකුණු අක්ෂය) බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය (දකුණු අක්ෂය) බරිත සාමාන්‍ය වෙළඳපාල ප්‍රතිමලදී ගැනුම් අනුපාතිකය (දකුණු අක්ෂය) ගැනුම් අනුපාතිකය (දකුණු අක්ෂය)

### 8.14 රෘප සටහන

#### නිතු පොලී අනුපාතික කොරෝන්වෙහි වාණිජ සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය සහ වෙළඳපාල උගින් තැන්පතියාව



හඳුන්වාදීම ද බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය අපේක්ෂිත මට්ටමෙහි පවත්වා ගැනීමට මහ බැංකුවට උපයෝගී වූ අතර, එමගින් විවට වෙළඳ කටයුතු හරහා වෙළඳපොල වෙත සංයු කිරීමේ ක්‍රමවේදය වඩාත් දියුණු විය. මෙම කාලය තුළ දී වෙළඳපොල බරිත සාමාන්‍ය ප්‍රතිමිලදීගැනුම් අනුපාතිකය ද බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයෙහි හැසිරීමට සාමාන්‍ය ප්‍රවන්තාවක් පෙන්නුම් කළේය. බැංකු නොවන ප්‍රාමූලික අලෙවිකරුවන් සඳහා ද්‍රව්‍යීලනා ආධාරක පහසුකම හඳුන්වා දීමත් සමග වෙළඳපොල බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය සහ බරිත සාමාන්‍ය වෙළඳපොල ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය අතර පැවති පරතරයද අඩුවිය. 2019 සැළැත්ම්බර් මස අවසානය වනවිට බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය සහ බරිත සාමාන්‍ය වෙළඳපොල ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය, පිළිවෙළින්, සියයට 7.45 ක් සහ සියයට 7.50 ක් විය.

- මෙම වසරේ පළමු මාස නවය තුළ දේශීය මුදල් වෙළඳපොලෙහි ද්‍රව්‍යීලනාව මිගු හැසිරීමක් පෙන්නුම් කළේය. වෙළඳපොල තුළ ප්‍රමාණවත් ද්‍රව්‍යීලනාවක් පවත්වා ගැනීම මගින් බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය විශාල වශයෙන් විවෘතය වීම වළක්වා ගත් අතර, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූල වන පරිදි බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය නිත්‍ය පොලී අනුපාතික කොරිඩ්බ්‍රූව තුළ පවත්වා ගෙන යැම සඳහා ද්‍රව්‍යීලනා කළමනාකරණ මෙහෙයුම් සිදුකරන ලදී. ඒ අනුව, 2019 වසරේ පළමු මාස තුන ඇතුළත මහ බැංකුව විසින් එක්දීන, කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිච්චුනුම් වෙන්දේසී පැවැත්වීම හරහා තාවකාලික පදනම්ත් ද්‍රව්‍යීලනාව වෙළඳපොලට මුහුණැරීම මෙන්ම, ස්ථීර පදනම්ත් වෙළඳපොලට ද්‍රව්‍යීලනාව මුහුණැරීම සඳහා හාන්ඩ්බාගාර බිල්පත් නිත්‍ය පදනම මත මිලදී ගැනීමේ වෙන්දේසී පවත්වන ලදී. විදේශ විනිමය පුවමාරු ගිවිසුම් මෙන්ම, මහ බැංකුව සතු හාන්ඩ්බාගාර බිල්පත් පරිණත වීම හේතුවෙන් 2019 අගෝස්තු මාසයේදී දේශීය මුදල් වෙළඳපොල තැවත් ද්‍රව්‍යීලනා හිගයක් ඇතිවිය. එයට පිළියමක් වශයෙන්, තාවකාලික පදනම්ත් ද්‍රව්‍යීලනාව වෙළඳපොලට ලබා දීම සඳහා මහ බැංකුව විසින් එක්දීන, කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිච්චුනුම් වෙන්දේසී පවත්වනු ලැබූ අතර, ස්ථීර පදනම්ත් ද්‍රව්‍යීලනාව වෙළඳපොලට මුහුණැරීම සඳහා හාන්ඩ්බාගාර බිල්පත් නිත්‍ය පදනම මත මිලට ගැනීමේ වෙන්දේසී ද පවත්වන ලදී. මිට අමතරව, දේශීය මුදල් වෙළඳපොලෙහි ද්‍රව්‍යීලනා මට්ටමෙහි සිදුවිය හැකි වෙනස්වීම සලකා බැලීම්, 2019 සැළැත්ම්බර් මස මැද හාගයේ සිට දේශීය මුදල් වෙළඳපොල වෙත ස්ථීර පදනම මත ද්‍රව්‍යීලනාව

මුදල් අවශ්‍යතා සපුරාලීමට වාණිජ බැංකු විසින් මහ බැංකුව වෙතින් මුදල් ආපසු ගැනීම් ඉහළ යැම හේතුකොටගෙන 2019 අප්‍රේල් මස මැද හාගය පමණ දක්වා දේශීය මුදල් වෙළඳපොල තුළ ද්‍රව්‍යීලනා හිග යක් පැවතිණි. ඉන්පසුව, ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ස්වේච්ඡා බැංකුමිකර නිකුත්වෙන් ලද අරමුදල් දේශීය මුදලට පරිවර්තනය කිරීම, මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගැනීම සහ උත්සව සමයෙන් පසු මහ බැංකුව වෙත ආපසු මුදල් තැන්පතු ලැබීම හේතුකොටගෙන, මෙතෙක් හිග තත්ත්වයෙන් පැවති මුදල් වෙළඳපොල ද්‍රව්‍යීලනාව, 2019 අප්‍රේල් මස මැද හාගයේ සිට අතිරික්ත තත්ත්වයක් බවට පත්විය. ව්‍යවස්ථාපිත සංවිත අනුපාතිකයෙහි සිදු කරන ලද වෙනස් කිරීම මෙන්ම, සුදුසු පරිදි විවට වෙළඳ කටයුතු සිදු කිරීම හේතුකොට ගෙන බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය විනිමයෙන් පැවතිණි. දේශීය මුදල් වෙළඳපොලෙහි පැවති අතිරික්ත රුපියල් ද්‍රව්‍යීලනාව, මහ බැංකුව විසින් 2019 මැයි මස සිට එක්දීන, කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසී හරහා අවශ්‍යතාවය කරනු ලැබේය. වෙළඳපොල ද්‍රව්‍යීලනාව අතිරික්ත මට්ටමක පැවතියද, එය ප්‍රධාන වශයෙන්ම බලපත්‍රලාභී විදේශීය වාණිජ බැංකු කිහිපයකට සිමා වී පැවතිණි. ඒ අනුව, දේශීය මුදල් වෙළඳපොලෙහි ද්‍රව්‍යීලනා අතිරික්තයක් පැවතිය ද අසමතුලිත ද්‍රව්‍යීලනා ව්‍යාප්තිය සලකා බැලීම් බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය පහළට නැඹුරු කර වීමේ අරමුණ ඇතිව මහ බැංකුව විසින් එක්දීන සහ කෙටිකාලීන ප්‍රතිච්චුනුම් වෙන්දේසී පවත්වන ලදී. විදේශ විනිමය පුවමාරු ගිවිසුම් මෙන්ම, මහ බැංකුව සතු හාන්ඩ්බාගාර බිල්පත් පරිණත වීම හේතුවෙන් 2019 අගෝස්තු මාසයේදී දේශීය මුදල් වෙළඳපොල තැවත් ද්‍රව්‍යීලනා හිගයක් ඇතිවිය. එයට පිළියමක් වශයෙන්, තාවකාලික පදනම්ත් ද්‍රව්‍යීලනාව වෙළඳපොලට ලබා දීම සඳහා මහ බැංකුව විසින් එක්දීන, කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිච්චුනුම් වෙන්දේසී පවත්වනු ලැබූ අතර, ස්ථීර පදනම්ත් ද්‍රව්‍යීලනාව වෙළඳපොලට මුහුණැරීම සඳහා හාන්ඩ්බාගාර බිල්පත් නිත්‍ය පදනම මත මිලට ගැනීමේ වෙන්දේසී ද පවත්වන ලදී. මිට අමතරව, දේශීය මුදල් වෙළඳපොලෙහි ද්‍රව්‍යීලනා මට්ටමෙහි සිදුවිය හැකි වෙනස්වීම සලකා බැලීම්, 2019 සැළැත්ම්බර් මස මැද හාගයේ සිට දේශීය මුදල් වෙළඳපොල වෙත ස්ථීර පදනම මත ද්‍රව්‍යීලනාව

මුදාහැරීම සඳහා මහ බැංකුව විසින් නිත්‍ය පදනම මත ද්වීතීයික වෙළඳපොලෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිලට ගැනීමේ වෙන්දේසි පවත්වන ලදී. ඒ අනුව, 2019 සැප්තැම්බර මාසයේදී, නිත්‍ය පදනම මත භාණ්ඩාගාර බැඳුම්කර මිලදීගැනීමේ වෙන්දේසි මගින් මහ බැංකුව විසින් රුපියල් බිලියන 8.4 ක් පමණ දේශීය මුදල් වෙළඳපොල වෙත මූල්‍යරින ලදී. මේට අමතරව, ජාත්‍යන්තර ස්වේච්ඡරීත්ව බැඳුම්කර තිකුණුවෙන් ලද අරමුදල් දේශීය මුදලට පරිවර්තනය කිරීම ද 2019 සැප්තැම්බර මාසයේදී දේශීය මුදල් වෙළඳපොල ද්‍රව්‍යිලකා මට්ටම ඉහළ යැමට හේතුවිය. තවද, බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කෙරිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා 2019 සැප්තැම්බර මාසයේදී මහ බැංකුව විසින් ද්‍රව්‍යිලකා ආධාරක පහසුකම යටතේ රුපියල් බිලියන 17.0 ක් පමණ වෙළඳපොලට මූල්‍යරින ලදී. ඒ අනුව, 2019 සැප්තැම්බර මස අග වන විට, වෙළඳපොල ද්‍රව්‍යිලකාව රුපියල් බිලියන 23.0 ක පමණ අතිරික්ත මට්ටමක පැවතුණි.

### දේශීය විදේශ විනිමය වෙළඳපොල


- 2019 වසරේ මුළු මාස නවය තුළ දී ශ්‍රී ලංකා රුපියලේ අයය (අදුම්‍රිකා එක්සත් ජනපද බොලරයට සාපේක්ෂව) සියයට 0.44 කින් අධිප්‍රමාණය විය. එනම් 2018 අවසානයේදී වාර්තා වූ රුපියල් 182.75 සිට 2019 සැප්තැම්බර අවසානයේ 181.94 දක්වා වෙනස් විමයි. ආනයන සීමා කිරීම සඳහා 2018 අගහායේදී ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල ධෙනාත්මක බලපෑම, රුපියල මත වන බාහිර පිහිනය ලිඛිල් විම, අපනයන සඳහා ලැබෙන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීම ඉහළ යාම සහ විදේශ සේවා නියුත්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම ඉහළ යැම යන කාරණා, 2019 වසරේ පළමු භාගය තුළ දී විනිමය අනුපාතය ඉහළ වෙශයකින් අධිප්‍රමාණය වීමට හේතු විය. පාස්කු ඉරිඳා ප්‍රහාරයෙන් පසු සංවාරක කර්මාන්තය හරහා විදේශ විනිමය ගලා ඒම් අඩුවී විනිමය අනුපාතය අව්‍යුත්තය වීමට තැබුරුතාවයක් ඇති ව්‍යවද, ලැබීම ප්‍රමාදව පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) විස්තිරණ අරමුදල් පහසුකමේ (EFF) හයවන වාරිකය 2019 මැයි මාසයේදී ලැබීම සහ 2019 ජූනි මාසයේදී සිදු කරන ලද ජාත්‍යන්තර ස්වේච්ඡරීත්ව බැඳුම්කර තිකුණුවෙන් ලද අරමුදල් හේතුවෙන් එක්සත් ජනපද බොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ

අයය සේවා තබා ගැනීමට හැකි විය. ඒ අනුව, 2019 මුළු භාගයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 3.5 කින් අධිප්‍රමාණය විය. කෙසේ වෙතත්, රජයේ සුරක්ෂිත වෙළඳපොලෙන් විදේශ ආයෝජන ඉවතට ගලා යැම නිසා අගේස්තු මාසය තුළ මෙම තත්ත්වයේ වෙනස් විමක් දක්නට ලැබුණු අතර එම තත්ත්වය සැප්තැම්බර මස තෙක්ම පැවතිණ. තවද, 2018 දී දියත් කරන ලද ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ලිඛිල් කිරීම නිසා, වාහන සඳහා වන ආනයන ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යැම සහ බණිජ තෙල් ආනයනය කිරීමට විදේශ විනිමය ඉල්ලුම ඉහළ යැම හේතු කරගෙන, 2019 තුන්වන කාර්තුවේදී විනිමය අනුපාතය සියයට 2.98 කින් අව්‍යුත්තය විය. ඒ අනුව, 2019 මුළු මාස නවය තුළ ශ්‍රී ලංකා රුපියල ඇ.එ.ආ.ජ. බොලරයට සාපේක්ෂව සියයට 0.44 කින් අධිප්‍රමාණය වී ඇත. ශ්‍රී ලංකා රුපියලේ අයය වසරේ මුළු මාස නවය තුළ ඉනදියානු රුපියල හමුවේ මෙන්ම, අනෙක් ප්‍රධාන මුදල් ඒකක වන ඕස්ට්‍රේලියානු බොලරය, ස්වර්ලිං පවුම සහ යුරෝ හමුවේ අධිප්‍රමාණය වූ අතර ජපාන යෙන් හමුවේ අව්‍යුත්තය විය.

- 2019 මුළු මාස නවය තුළ මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොලේ ගැඳී විදේශ විනිමය ගැනුම්කරුවෙකු විය. විනිමය අනුපාතයේ අතිරික්ත විවෘතයන් පැවති කාල පරිවිශේද තුළ මධ්‍යස්ථානයෙන් සිදු කරන ලද විකුණුම හැරුණුකාට, මහ බැංකුව විසින් සිදු කරන ලද අඛණ්ඩ විදේශ විනිමය මිලදී ගැනීම නිසා මහ බැංකුවට විදේශ සංවිත ඉහළ නංවා ගැනීමට හැකි විය. 2019 පළමු මාස නවය තුළ මහ බැංකුව විසින් එ.ජ. බොලර මිලියන 469.7 ක් මිලදී ගන්නා ලද අතර එ.ජ. බොලර මිලියන 184.9 ක් විකුණා ඇත.

#### 8.15 රුප සටහන

එ.ජ. බොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ විවෘතය



එනම් එ.ජ. බොලර් මිලියන 284.8 ක විදේශ විනිමය ඉදි මිලදී ගැනීමක් සිදු කර ඇත.

- වසරේ මුල් මාස නවයේදී සිදු කළ විදේශ විනිමය වෙළඳපාලෙහි ගනුදෙනු පරිමාව පසුගිය වසරේ අනුරුප කාලය හා සසඟ බැලීමේදී සියයට 13.6 කින් වැඩිවිය. මෙම කාලය තුළ සිදුවූ අන්තර බැංකු විදේශ විනිමය ගනුදෙනු ප්‍රමාණය එ.ජ. බොලර් බිලියන 14.9 ක් වූ අතර එය පසුගිය වසරේ අනුරුප කාලය තුළ එ.ජ. බොලර් බිලියන 13.1 විය. මෙම වර්ධනයට අනුරුප මෙම ගනුදෙනු පරිමාවේ දෙනින් සාමාන්‍ය අයදා 2018 වසරේ අනුරුප කාලය තුළ වාර්තා වූ එ.ජ. බොලර් මිලියන 73 ව සාමේක්ෂව එ.ජ. බොලර් මිලියන 82 ක ඉහළ අයක් 2019 පළමු මාස නවය තුළ වාර්තා විය. 2019 පළමු මාස නවය තුළ සිදුවූ ඉදිරි වෙළඳපාල ගනුදෙනු 2018 වසරේ රට සමගම් කාලපරිච්ඡේය තුළ වාර්තා වූ එ.ජ. බොලර් බිලියන 5.0 හා සැසදීමේදී එ.ජ. බොලර් බිලියන 6.1 ක් දක්වා වර්ධනය විය.

### රජයේ සුරක්ෂිත වෙළඳපාල

- 2019 වසරේ මුල් භාගය තුළ රජයේ ණය ගැනීම වැඩි වශයෙන් සමන්විත වූයේ විදේශ මුදල වෙළඳපාල මූල්‍යයන්ගේ ලබා ගත් නියවෙළිනි. අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළඳපාල තුළ පැවති වාසිදායක අවස්ථාවන් ප්‍රයෝගනයට ගනිමින් ග්‍රී ලංකා රජය විසින් එ.ජ. බොලර් බිලියන 4.4 ක ස්ථේවරීන්ව බැඳුම්කර සහ එ.ජ. බොලර් මිලියන 345.2 ක ග්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර 2019 වසරේ මුල් භාගය තුළ නිකුත් කරන ලදී. දේශීය වෙළඳපාල තුළ පවතින අරමුදල් රජයේ ණය ගැනීම හේතුවෙන් වෙනත් ආයෝජන සඳහා යොදා ගැනීමට තොහැනි වීම වෙක්වා ගැනීම මෙම ස්ථේවරීන්ව සහ සංවර්ධන බැඳුම්කර නිකුතුවල අරමුණ විය. මේ අතර, ස්ථේවරීන්ව බැඳුම්කර නිකුතුවේ අරමුදල් ලැබීම සහ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය හේතුවෙන් වැඩිවෙමින් පැවති දේශීය වෙළඳපාලේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම් එලඟයිනා අනුපාතයන් 2019 වසරේ මුල් භාගය අවසාන වනවිට අඩුවීමක් වාර්තා කළේය.
- 2018 වසරේ පළමු භාගය හා සැසදීමේදී 2019 වසරේ පළමු භාගය තුළ, රජයේ සුරක්ෂිත සඳහා වන ද්විතීයික වෙළඳපාලෙහි එලඟ වකුය පහළට විනැන්

විමක් නිරික්ෂණය කළ භැංකි විය. 2018 වසරේ අවසන් කාර්කුවේදී හා 2019 වසරේ මුල් කාලසීමාවේදී ද්විතීයික වෙළඳපාල එලඟ අනුපාතිකයන්ගේ වර්ධනයක් පෙන්වුම් කෙරුණු අතර, 2019 වසරේ දෙවන හාගයේදී එහි කුමානුකුල අඩුවීමක් පෙන්වුම් කෙරිණි. 2019 වසරේ මාර්තු හා ජූනි මාසයන්හි පිළිවෙළින් එ.ජ. බොලර් බිලියන 2.4 ක හා එ.ජ. බොලර් බිලියන 2.0 ක ජාත්‍යන්තර ස්ථේවරීන්ව බැඳුම්කර නිකුතු ඉහතින් සඳහන් කළ දෙනාත්මක වර්ධනය සඳහා හේතු විය. ඒ අනුව, 2018 වසර අවසානයට සාමේක්ෂව දින 91, දින 182 හා දින 364 පරිණත කාලයන්ට අදාළ භාණ්ඩාගාර බැල්පත් ද්විතීයික වෙළඳපාල එලඟ අනුපාතයන් 2019 වසරේ ජූනි මාසය අවසන් වන විට පිළිවෙළින් පාදකාංක 139 ක, 153 ක හා 227 ක අඩුවීමක් වාර්තා කළේය. සලකා බලන ලද කාලසීමාවේදී සත්‍ය වශයෙන් ද්විතීයික වෙළඳපාලේ ගනුදෙනු වූ වසර 2 සිට 10 පරිණත කාලයට අදාළ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන එලඟ අනුපාතයන්, පාදකාංක 109 ක් දක්වා පාදකාංක 34 ක අඩුවීමක් පෙන්වුම් කළේය. ජාත්‍යන්තර ස්ථේවරීන්ව බැඳුම්කර නිකුත්ව හේතුවෙන් වැඩිණ විනිමය ලැබීම් සමඟ බැඳුම්කර සුරක්ෂිත සඳහා වූ විරාජ්‍ය සුරක්ෂිත නිකුතු කියාවලියේ විනිවදහාවය හා පුරුරුත්ක්තන භැංකියාව වර්ධනය වීම තුළින් සහ රජයේ සුරක්ෂිත නිකුත් කිරීම් නිය සේවාකරණ ගෙවීම් කාලරාමුව හා සමගම්ව නිසි පරිදී කියාත්මක වීම, 2019 වසරේ අගෝස්තු මස මැද දක්වා වූ කාල සීමාව තුළ දේශීය වෙළඳපාලෙහි පොලී අනුපාත සඳහා වන පිඛිනය ලිහිල් කිරීම සඳහා දෙනාත්මකව උයක විය. තවද, 2019 ජනවාරි 18 දින සිට බලාත්මක වන

#### 8.16 රෘප සටහන

#### රජයේ සුරක්ෂිත මුල් වෙළඳපාල එලඟ වකුය



පරිදි භාණ්ඩාගාර බැංළේපත් හා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන විදේශ ආයෝජන සීමාව, පියවීමට ඇති මූල් භාණ්ඩාගාර බැංළේපත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමත්, ශ්‍රී ලංකාවද ඇතුළත් තැනි එන ආර්ථිකයන්ගේ ත් ගුද්ධ විදේශ විනිමය පිටත ගලා යාමත් නිසා, භාණ්ඩාගාර බැංළේපත් හා භාණ්ඩාගාර බැඳුම්කර මත වූ විදේශීය ආයෝජන, 2018 වසරේ අවසානයේදී වාර්තා වූ රුපියල් බැලියන 158.8 සිට 2019 වසරේ ජුනි මාසය අවසන් වන විට රුපියල් බැලියන 142.7 දක්වා, සියයට 10.1 කින් අඩුවිය.

### සාංගමික ණය සුරක්ෂාපත් වෙළඳපාල

- 2018 වසරේ පළමු මාස අට තුළ හියාකාරීන්ටයට සාපේක්ෂව 2019 වසරේ එම කාලපරිච්ඡේද තුළ දී වාණිජ පත්‍ර වෙළඳපාලෙහි හියාකාරීන්ටය තරමක් දුරට වැඩිහිටුවූ විය. බැංකුවල සහාය ඇතිව නිකුත් කළ වාණිජ පත්‍රවල වට්නාකම 2018 පළමු මාස අට තුළ දී වාර්තා කළ රුපියල් බැලියන 1.7 ට සාපේක්ෂව 2019 වසරේ අනුරුද කාල පරිච්ඡේද තුළ දී රුපියල් බැලියන 2.4 ක් දක්වා ඉහළ ගියේය. නිකුත් කළ වාණිජ පත්‍රවල පොලී අනුපාතික පසුගිය වසරේ පළමු මාස අට තුළ දී වාර්තා කළ රුපියල් සියයට 13.10 ක් සහ සියයට 15.00 ක් අතර පරාසය සමඟ සසඳන කළ 2019 වසරේ පළමු මාස අට තුළ දී සියයට 14.85 ක් සහ සියයට 16.25 ක් අතර පරාසය පැවතිණි. 2019 වසරේ පළමු මාස අට තුළ දී වෙළඳපාලෙන් සියයට 88.7 ක්ම මාස 03 ක ක්ලේපිරීම කාලයක් සහිත වාණිජ පත්‍රවලින් සමන්විත වූ අතර, මාස 12 ක ක්ලේපිරීම කාලයක් සහිත රුපියල් මිලියන 822.9 ක වට්නාකමින් යුතු වාණිජ පත්‍ර නිකුතුවක් දක්නට ලැබේණි. නොපියවූ සමස්ත වාණිජ පත්‍රවල වට්නාකම 2018 අගෝස්තු මස අවසානයේදී පැවති රුපියල් බැලියන 1.2 ට සාපේක්ෂව 2019 අගෝස්තු අවසානය වන විට රුපියල් බැලියන 2.2 ක් විය.
- 2019 පළමු මාස නවය තුළ දී සාංගමික බැඳුම්කර වෙළඳපාලෙහි නව නිකුතු පහත වැටුනි. 2019 වසරේ පළමු මාස නවය තුළ දී ආයතන 9 ක් විසින් සාංගමික බැඳුම්කර 17 ක් නිකුත් කරන ලද අතර, එයට සාපේක්ෂව පසුගිය වසර තුළ දී ආයතන 10 ක් විසින් සාංගමික බැඳුම්කර 20 ක් නිකුත් කරන ලදී. ඒ අනුව, 2018 වසරේ පළමු මාස නවය


තුළ දී වාර්තා කළ රුපියල් බැලියන 55.3 ට සාපේක්ෂව 2019 වසරේ එම කාලපරිච්ඡේද තුළ මෙම ගෙයකර හරහා ලබාගත් සමස්ත අරමුදල රුපියල් බැලියන 35.6 ක් දක්වා පහත වැටුනි. ආර්ථිකය මන්දගාමී විම සහ ආයෝජකයින්ගේ සාණාත්මක අපේක්ෂාවන් මේ හේතු වූවා විය හැක. මෙම සාංගමික බැඳුම්කරවල පොලී අනුපාත 2018 වසරේ පළමු මාස නවය තුළ දී සියයට 12.00 ත් සියයට 14.75 ත් අතර පරාසයක පැවතුනු අතර 2019 වසරේ අදාළ කාලපරිච්ඡේද තුළ දී සියයට 12.88න් සියයට 15.50 ත් අතර පරාසයක පැවතුණි.

### කොටස් වෙළඳපාල

- 2018 වසරේ පළමු මාස අට තුළ හියාකාරීන්ටයට සාපේක්ෂව 2019 වසරේ එම කාලපරිච්ඡේද තුළ දී වාණිජ පත්‍ර වෙළඳපාලෙහි හියාකාරීන්ටය 2019 වසරේ පළමු මාස නවය තුළදී ද මිල දරුණවල විවෘතයක් සමගින් අඛණ්ඩව දැකිය හැකි විය. පාස්කු ඉරිදා ප්‍රභාරයෙන් අනතුරුව ඇතිවූ සාණාත්මක ආකල්ප පිළිබඳ කරමින් 2019 අප්‍රේල් 23 වන දින සමස්ත කොටස් මිල දරුණකය සහ එස් ඇත්ත් පී ශ්‍රී ලංකා 20 දරුණකය පිළිවෙළින් සියයට 3.6 කින් හා 4.4 කින් පහත වැටුනි. 2019 ජුනි මස 8.4 ක්වා අඩු මිල ඉපැයිම් අනුපාතයක් පැවතුනු අතර, එම අඩු මිල තත්ත්වය යටතේ දේශීය ආයෝජකයින් කොටස්වල ආයෝජනය ආරම්භ කිරීම හේතුවෙන් 2019 ජුලි මාසයේදී කොළඹ ව්‍යාපාර වස්තු පුවමාරුවෙහි හියාකාරීන්ටය ඉහළ ගියේය. කෙසේ වූවද, මෙම ප්‍රවිත්තාවය 2019 අගෝස්තු සහ සැපේක්ෂාවර දක්වා අඛණ්ඩව නොපැවතුණි.
- 2019 සැපේක්ෂාවර මස අවසන් වනවිට සමස්ත කොටස් මිල දරුණකය සහ එස් ඇත්ත් පී ශ්‍රී ලංකා 20 දරුණකය පිළිවෙළින් සියයට 5.2 කින් සහ සියයට 12.0 කින් පහළ යන ලදී. 2018 වසර අවසානයේදී රුපියල් බැලියන 2,839.4 ක් වූ වෙළඳපාල ප්‍රාග්ධනය 2019 සැපේක්ෂාවර මස අවසන් වනවිට රුපියල් බැලියන 2,709.2 ක් දක්වා පහත වැටුණි. ඒ අතර, පළමු මාස නවය සඳහා සාමාන්‍ය දෙදිනික පිරිවැටුම පෙර වසරේ අදාළ කාලපරිච්ඡේද සඳහා වූ රුපියල් මිලියන 833.6 ට සාපේක්ෂාවර රුපියල් මිලියන 661.0 ක් දක්වා පහළ ගියේය. මේ අතර, 2018 සැපේක්ෂාවර මාසය අවසානයේදී ගුද්ධ සම්විච්‍ය විදේශ විකුණුම් රුපියල්

### 8.17 රෘප සටහන


#### කොටස් වෙළඳපොල මුළු දීර්ණකවල විවෘතය



බලියන 6.1 ව සාපේක්ෂව 2019 සැප්තැම්බර් මාසය අවසානයේදී රුපියල් බලියන 2.6 ව අඩු විය. ප්‍රධාන වගයන් ප්‍රතිපත්ති අවිනිශ්චිතභාවය, ව්‍යාපාර අංශයෙහි මත්දගාමී කාර්යාධනය සහ පාස්කු ඉරිඳා බෙදාවාවකයෙන් පසුව ආනිවු සාණාත්මක ආකල්ප හේතු කොටගෙන කොටස් වෙළඳපොලින් විදේශ විනිමය ගෙවා යැමි සිදුවිය. 2018 සැප්තැම්බර් මස අවසානය වන විට 9.2 ක් වූ වෙළඳපොල මුළු ඉපැයීම් අනුපාතය 2019 සැප්තැම්බර් මස අවසානය වන විට වාර 10.2 ක් දක්වා ඉහළ යන ලදී. මෙම කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ව්‍යාපාර වස්තු පුවමාරුව එක් මූලික මහජන නිකුතුවක් මගින් රුපියල් බලියන 0.4 ක් රස් කරගත් අතර එයට සාපේක්ෂව 2018 වසරේ අනුරුද්‍ය කාලපරිච්ඡේදය තුළ දී මූලික මහජන නිකුතු දෙකක් මගින් රුපියල් බලියන 2.0 ක්

### 8.18 රෘප සටහන

#### කොළඹ කොටස් නුවමාරුවෙහි විදේශීය සහභාගිත්වය



රස්කර ගෙන තිබුණි. තවද, 2018 වසරේ මෙම කාලපරිච්ඡේදය තුළ දී හිමිකම් නිකුතු 14 ක් මගින් රුපියල් බලියන 38.1 ක් රස් කරගතා තිබු අතර එයට සාපේක්ෂව 2019 වසරේදී හිමිකම් නිකුතු 14 ක් මගින් රුපියල් බලියන 30.6 ක් රස්කර ගන්නා ලදී.

### මූල්‍ය සටහන පහසුකම්

#### ගෙවීම් සහ පියවීම් පද්ධතිවල වර්ධනය

- නත්කාලීන දළ පියවීම පද්ධතිය (RTGS) සහ ලංකාසෙකුසු (LankaSecure) පද්ධතිය නම්න් වන එකිනෙක සබැඳු පද්ධති දෙකකින් සමන්විත ලංකාසෙකුල් පද්ධතිය මගින් රට තුළ විශාල වට්නාකම් සහිත ගනුදෙනු පියවීම් සඳහා ආරක්ෂාකාරී සහ විශ්වාස්‍යායක යාන්ත්‍රණයක් සපයා දීම අඛණ්ඩව

### 8.19 සංඛ්‍යා සටහන

#### කොටස් වෙළඳපොලුන් තෝරාගත් දීර්ණ

සැප්තම්බර	2017 සැප්තැම්බර අවසානයට	2018 සැප්තැම්බර අවසානයට	2018 අවසානයට	2019 සැප්තැම්බර අවසානයට
සමස්ත කොටස් මුළු දීර්ණය (1985 = 100)	6,369.3	5,862.2	6,052.4	5,738.2
වාර්ෂික වෙනස (%)	2.3	-8.0	-5.0	-5.2
එස් අන්ත් හි සි ලිංකා 20 දීර්ණය (2004 = 1,000)	3,671.7	3,002.0	3,135.2	2,759.2
වසර ආරම්භයේ සිට වෙනස (%)	5.0	-18.2	-14.6	-12.0
වෙළඳපොල ප්‍රාථිතිකරණය (රු. බලියන)	2,899.3	2,752.9	2,839.5	2,709.2
ද්‍රාශ්‍යමා ප්‍රතිගතය ලෙස (%)*	20.1	19.1	19.7	18.7
වෙළඳපොල මුළු ඉපැයීම් අනුපාතය	10.6	9.2	9.7	10.2
සහභාන දෙදිනික පිරිවැවුම (රු. මිලියන)	915.3	787.6	833.6	661.0
දීමියික වෙළඳපොල තුළ අද්ද සමුව්වන විදේශීය මැදිහැනුම (රු. බලියන)	17,657.4	-6,118.2	-23,247.5	-2,570.4
ලුමියික හැඳු සමාගම ගණන	296	297	297	290
නිමිකම් නිකුතුන්ගේ රස්කරගත අමුදල් ප්‍රමාණය (රු. බලියන)	15	14	16	14
මූලික මගින් නිකුතුන් රස්කරගත අමුදල් ප්‍රමාණය (රු. බලියන)	50.6	38.1	42.2	30.6
මූලික මගින් නිකුතුන් රස්කරගත අමුදල් ප්‍රමාණය (රු. බලියන)	2	2	2	1
මූලික මගින් නිකුතුන් රස්කරගත අමුදල් ප්‍රමාණය (රු. බලියන)	1.0	2.0	2.0	0.4

\* 2018 වසර ද්‍රාශ්‍යමා මගින් පැවත්වා ඇති පැවත්වා ඇති පැවත්වා

මූල්‍ය: කොළඹ ව්‍යාපාර වස්තු පුවමාරුව

සිදු කරන ලදී. තත්කාලීන දළ පියවීම් පද්ධතිය විසින් බැංකු අතර වන ගනුදෙනු මෙන්ම අනෙකුත් ගනුදෙනුකරුවන් සමග කෙරෙන විශාල වට්නාකම් සහිත කාල සංවේදී ගනුදෙනු පියවීම් සිදුකරනු ලබයි. 2019 වසරේ පළමු මාස නවය තුළ තත්කාලීන දළ පියවීම් පද්ධතිය මගින් පියවන ලද දෙනීක සාමාන්‍ය ගනුදෙනු ප්‍රමාණය සහ එහි වට්නාකම්, පිළිවෙළින්, 1,803 ක් සහ රුපියල් බිලියන 519 ක් විය.

- දිපවාෂ්පත ලෙස වෙක්පතක් උපලබාධි වීමේ කාලය එක් දිනකට (T + 1) අඩුකිරීම මගින් වෙක්පත් නිෂ්කාශනයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමේ පරමාර්ථයෙන් 2006 දී හඳුන්වා දුන් ජායාගත වෙක්පත් විවිධ නිෂ්කාශන පද්ධතිය (CITS) මගින් සූල් පරිමාණ ගෙවීම් කාර්යක්ෂමව පියවීම් තොකඩවා ඉටු කරනු ලබයි. 2019 වසරේ පළමු මාස නවය තුළ නිෂ්කාශනය කරන ලද දෙනීක සාමාන්‍ය වෙක්පත් ප්‍රමාණය සහ එවායේ වට්නාකම්, පිළිවෙළින්, 193,979 ක් සහ රුපියල් බිලියන 41 ක් විය.
- විශාල ගනුදෙනු ප්‍රමාණයකට පහසුකම් සැලසීමට මාරුගත යාන්ත්‍රණයක් සපයාදෙනු ලබන ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS), සලකා බලන කාලය තුළ දී තවදුරටත් සූමට ලෙස ක්‍රියාත්මකව පැවතුණි. 2019 වසරේ පළමු මාස නවය තුළ, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියේ දෙනීක සාමාන්‍ය ගනුදෙනු ප්‍රමාණය සහ එවායේ වට්නාකම්, පිළිවෙළින්, 148,648 ක් සහ රුපියල් බිලියන 9 ක් විය.
- කාධිපත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයකි (CCAPS) උප යාන්ත්‍රණයන් වන ස්වයංක්‍රීය වෙළරු යන්ත්‍ර ඇඹුත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය (CAS), විදුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය (CEFTS), ස්වයංක්‍රීය වෙළරු යන්ත්‍ර ඇඹුත සේවා සඳහා වූ හවුල් යාන්ත්‍රණය (SAS), විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය (CPS) සහ ජ්‍යෙගම දුරකථන ඇඹුත ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය (CMobS) ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මහ බැංකුව විසින් අඛණ්ඩව සිදු කරන ලදී. කාධිපත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය 'ලංකාපේ' (LankaPay) සන්නාමය යටතේ ලංකාක්ලියර (පුද්ගලික) සමාගම මගින් මෙහෙයවනු ලබයි.
- ස්වයංක්‍රීය වෙළරු යන්ත්‍ර ඇඹුත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය, එම ජාලයේ සිදු කරන ලදී. 2019 වසරේ පළමු මාස නවය තුළ දී, ස්වයංක්‍රීය වෙළරු යන්ත්‍ර ඇඹුත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙනීක සාමාන්‍ය ගනුදෙනු ප්‍රමාණය සහ එවායේ වට්නාකම්, පිළිවෙළින්, 125,891 ක් සහ රුපියල් බිලියන 1.1 ක් විය. මෙම යාන්ත්‍රණ ජාලය හරහා සිදුකරන කාධිපත් ගනුදෙනුවල සුරක්ෂිත බව වැඩි දියුණු කිරීමට, එම යාන්ත්‍රණයේ සාමාජිකයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන ස්වයංක්‍රීය වෙළරු යන්ත්‍ර සඳහා රුපියල් (EMV - Europay, Master Card, Visa) කාක්ෂණය යොඳගත්තා ලෙස එම සාමාජිකයින් වෙත උපදෙස් ලබා දෙන ලදී.

පහසුකම් සලසනු ලබන අතර, එහි මෙහෙයුම් කටයුතු 2013 වසරේ ජුලි මාසයේදී ආරම්භ කරන ලදී. 2019 වසරේ පළමු මාස නවය තුළ දී, ස්වයංක්‍රීය වෙළරු යන්ත්‍ර ඇඹුත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙනීක සාමාන්‍ය ගනුදෙනු ප්‍රමාණය සහ එවායේ වට්නාකම්, පිළිවෙළින්, 125,891 ක් සහ රුපියල් බිලියන 1.1 ක් විය. මෙම යාන්ත්‍රණ ජාලය හරහා සිදුකරන කාධිපත් ගනුදෙනුවල සුරක්ෂිත බව වැඩි දියුණු කිරීමට, එම යාන්ත්‍රණයේ සාමාජිකයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන ස්වයංක්‍රීය වෙළරු යන්ත්‍ර සඳහා රුපියල් (EMV - Europay, Master Card, Visa) කාක්ෂණය යොඳගත්තා ලෙස එම සාමාජිකයින් වෙත උපදෙස් ලබා දෙන ලදී.

- විදුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය, 2015 වසරේ අගෝස්තු මසදී ආරම්භ කරන ලද අතර, එම යාන්ත්‍රණය විසින් ස්වයංක්‍රීය වෙළරු යන්ත්‍ර, අන්තර්ජාලය පදනම් කරගත් බැංකු කටයුතු, ජ්‍යෙගම දුරකථන පදනම් කරගත් බැංකු කටයුතු, ස්වයං සේවා ගෙවීම් යන්ත්‍ර (Kiosks) සහ බැංකු කටවුව යන බහුවිධ ගෙවීම් මාධ්‍ය හරහා සිදු කරනු ලබන ගෙවීම් නිෂ්කාශනය සඳහා පොදු යෑතිල පහසුකම් සපයනු ලබයි. 2019 වසරේ පළමු මාස නවය තුළ විදුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙනීක සාමාන්‍ය ගනුදෙනු ප්‍රමාණය සහ වට්නාකම්, පිළිවෙළින්, 36,875 ක් සහ රුපියල් බිලියන 3.5 ක් විය. මහ බැංකුව විසින්, ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද හඳුන්වාදීමේ අවශ්‍යතාවය සලකා බලා රාජ්‍ය හා පොද්ගලික ආයතනවලට තත්කාලීන ගෙවීම් පහසුකම් සැලසීම සඳහා විදුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය මත පදනම්ව ලංකාපේ මෙගෙන ගෙවීම් වේදිකාව (LPOPP) ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. ලංකාපේ මෙගෙන ගෙවීම් වේදිකාව 2017 වසරේ ජුලි මාසයේදී ක්‍රියාත්මක කරන ලද අතර පළමුවෙන්ම ශ්‍රී ලංකා රුපියල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය මත පදනම්ව ලංකාපේ මෙගෙන ගෙවීම් වේදිකාවට එක්වීමට තවත් ආයතන කිහිපයක් සඳහා මහ බැංකුව විසින් අවසර ලබාදෙන ලදී. අඩු වට්නාකමින් යුතු මුදල්මය ගනුදෙනු ඉලක්ක කරමින් 2017 වසරේදී ආරම්භ කරන ලද විදුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය මත පදනම්ව තවත් ගෙවීම් ක්‍රමවේදයක් වන 'ජස්ටපැය' (JustPay), සලකා බලන කාලය තුළ දී සුම්වට ක්‍රියාත්මක විය.

- විකුණුම්පල ගෙවීම යන්තු සඳහා වූ පොදු යාන්ත්‍රණය, 2019 වසරේ ජ්‍රනි මාසයේදී මෙහෙයුම් ආරම්භ කරන ලද අතර එය ප්‍රධාන වශයෙන් තම සාමාජික ආයතන විසින් ජාතික ගෙවීම කාච්පත් ක්‍රමය (NCS) යටතේ නිකුත් කළ ගෙවීම කාච්පත් මගින් විකුණුම්පල ගෙවීම යන්තු පර්යන්ත හරහා සිදු කරනු ලබන ගෙවීම කාච්පත් ගනුදෙනු මාරුකිරීමට සහ නිෂ්කාශනයට පහසුකම් සපයනු ලබයි. බලපත්‍රලාභී මූල්‍ය අන්තර්කරුවන් ලෙස ක්‍රියාත්මක වන බලපත්‍රලාභී වාණිජ බැංකු ත්‍රිත්වයක් විකුණුම්පල ගෙවීම යන්තු සඳහා වූ පොදු යාන්ත්‍රණයට සම්බන්ධ වූ අතර එක් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ජාතික ගෙවීම කාච්පත් ක්‍රමය යටතේ හරහා නිකුත් කිරීම ආරම්භ කරන ලදී.
- ගෙවීම පද්ධති පිළිබඳ උපදේශන සහ නිරීක්ෂණ කමිටුව වන ජාතික ගෙවීම ක්‍රියාත්සිලය (NPC), 2019 - 2021 සඳහා වන සිය ඉදිරි දැක්ම පිළියෙල කරන ලදී. මෙම ඉදිරි දැක්ම, අන්තර් බැංකු ගෙවීම යටතෙ පහසුකම් ප්‍රාථ්‍මික කිරීම, විද්‍යුත් ගෙවීම ප්‍රවර්ධනය, ප්‍රමිතිකරණය සහ අන්තර් ක්‍රියාකාරීත්වය, ගෙවීම පද්ධති සඳහා වන නවෝත්පාදන, ගෙවීම පද්ධතිවල ආරක්ෂාව ව්‍යාපෘතිමත් කිරීම සහ මහජනයා දැනුම්වන් කිරීම යන ක්ෂේත්‍රයන් ප්‍රාථ්‍මික වශයෙන් ආවරණය කරයි. තවදුරටත්, ඩිජිටල් ගෙවීම වෛදිකාව (Digital Payment Platform), විවෘත යොමු ක්‍රමලේඛන අතරුමුහුණත (Open Application Programming Interface) සහ අතර් බැංකුකරණය (Virtual Banking) වැනි නවෝත්පාදන කෙරෙහි යොමුවීමට ජාතික ගෙවීම ක්‍රියාත්සිලය විසින් මූල්‍ය තාක්ෂණ සංවර්ධනයන් සඳහා වන කමිටුවක් පත් කරන ලදී. රට අමතරව, මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල්කරණය භාවිතා කිරීමේ පරමාර්ථය ඇතුළු ජාතික ගෙවීම ක්‍රියාත්සිලය විසින් මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීමට ගෙවීම ඩිජිටල්කරණය ප්‍රවර්ධනය සඳහා වන කමිටුවට පත් කරන ලදී.
- ගනුදෙනුකරුවන්ගේ පහසුව සහ ආරක්ෂාව ප්‍රවර්ධනයට මෙන්ම විවිධ ගෙවීම ක්‍රමවේද සහ උපකරණවල අන්තර් ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා ගෙවීම සහ පියවීම දෙපාර්තමේන්තුව විසින් “LankaQR” සන්නාමය යටතේ ජාතික QR කේත නියමාවලය නිකුත් කරන ලදී. 2019 වසරේදී, මූල්‍ය ආයතන කිහිපයක් “LankaQR” මත පදනම් වූ ගෙවීම ක්‍රමවේද ස්ථාපිත කරන ලද අතර තවත්

ආයතන කිහිපයක් “LankaQR” මත පදනම් වන ගෙවීම ක්‍රමවේද දියුණු කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී.

### මූල්‍ය විකුණුම්පල වැළැක්වීම සහ තුස්කවාදයට මූල්‍ය සැපයීම මැඩ්පැට්වත්වීම

- මූල්‍ය බුද්ධි ඒකකය විසින්, ස්ථාලුයි අධික්ෂණය සහ බලාත්මක කිරීම, එතැන් සහ විතැන් ආවේක්ෂණ, සම්මත්තුණ මගින් දැනුවත්හාවය ඉහළ තැබීම, මුදල් විගුද්ධිකරණය වැළැක්වීම සහ තුස්කවාදයට මුදල් සැපයීම මැඩ්පැට්වත්වීම සම්බන්ධව අනුකූලතා සමාලෝචන රස්වීම පැවත්වීම ආදි වාර්තාකරණ ආයතනවල අනුකූලතාවය සහතික කිරීම සඳහා වන සිය බහුවිධ උපායමාරුග ගක්තිමත් කිරීමට කටයුතු කරන ලදී. වසරේ මුල් මාස තවය තුළ, මූල්‍ය බුද්ධි ඒකකය විසින්, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පතනක, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ (Customer Due Diligence) රිති සහ නිකුත් කරන ලද අනෙකුත් නීති සහ රෙගුලසිවලට මූල්‍ය ආයතන (එනම් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, රක්ෂණ සමාගම් සහ කොටස් තැරුවකරුවන්) දක්වන අනුකූලතාවය ඇගෙමීම සඳහා අවබුදු මත පදනම් වූ එතැන් අධික්ෂණ 25 ක් පවත්වන ලදී. සලකා බලන කාලපරිච්ඡේදය තුළ, මූල්‍ය බුද්ධි ඒකකය, අවවාද්‍යත්මක ලිපි 29ක් සහ හේතු දැක්වීමේ ලිපි 4ක් මූල්‍ය ආයතන වෙත යටත ලදී. තවද, මූල්‍ය ආයතනවල ජේං්ඩර් කළමනාකාරීත්වය සමග පසු විපරම් සාකච්ඡා 7ක් පවත්වා ඇති අතර මුදල් විගුද්ධිකරණය වැළැක්වීම සහ තුස්කවාදයට මුදල් සැපයීම මැඩ්පැට්වත්වීමේ අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වූ මූල්‍ය ආයතනවලට, සිදු කරන ලද වරද හොඳුව සමානුපාතික මෙන්ම එම වරද තැවත සිදු කිරීම අයදෙරයමත් කිරීම සඳහා වන මූල්‍යමය දැන්වන ද පතනවන ලදී.
- මූල්‍ය බුද්ධි ඒකකය සිය ආයතනික අනුකූලතාවය ඇගෙමීමේ විෂය පරිය, මුදල් විගුද්ධිකරණය සහ තුස්කවාදයට මුදල් සැපයීම සම්බන්ධව අධි අවබුදු මත අංශ ලෙස හඳුනාගත්, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් (කැපිනොෂ, මැණික් හා ස්වර්ණාජරණ සහ දේපල වෙළඳාම් අංශ) දක්වා ප්‍රාථ්‍මික කරන ලද අතර, වසරේ මුල් මාස තවය

තුළ, එම ව්‍යාපාර සහ වෘත්තීන් සඳහා අවබුනම මත පදනම් වූ එතැන් අධික්ෂණ 24ක් පවත්වන ලදී. එතැන් අධික්ෂණවලදී හඳුනාගත් දුර්වලකා දැනුම් දීම හා එම දුර්වලකා නිවැරදි කිරීමට කාල රාමුවකට යටත් වූ සැලසුම් සපයම්ත් තම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් සඳහා අවවාඩුන්මක ලිපි 15ක් නිකුත් කරන ලදී. තවද, මූදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්කවාදයට මූදල් සැපයීම මැඩපැවැන්වීමේ අධික්ෂණ ක්‍රියාවලිය සහ ආයතනික අනුකූලතාවය ගක්තිමත් කිරීමේ අරමුණින්, මූල්‍ය බුද්ධි ඒකකය විසින් වසරේ මුළු මාස තවය තුළ, සැක සහිත ගනුදෙනු වාර්තා කිරීම, අවබුනම මත පදනම් වූ ප්‍රවේශය මත පදනම්ව අඛණ්ඩව ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ රිති, ප්‍රවර්ධන නිසි උද්යෝගය, ප්‍රතිලාභ හිමිකරුවන් හඳුනා ගැනීම සහ දේශපාලනිකව අනාවරණය වූ පුද්ගලයින් හඳුනාගැනීම ආදිය පිළිබඳ රිති සහ මාර්ගෝපදේශ කිහිපයක් නිකුත් කරන ලදී.

- 2017 නොවැම්බර මස, “අඟ ලේඛනය” ලෙස හඳුන්වනු ලබන, මූල්‍ය කාර්ය සාධක බලකායේ<sup>4</sup> අනුකූලතා උග්‍රෙනයේ ලැයිස්තුත කිරීමත් සමග, මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් මූදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්කවාදයට මූදල් සැපයීම මැඩපැවැන්වීමේ ක්‍රියාමාර්ගවල හඳුනාගෙන ඇති කුමෝපායික දුර්වලකා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී තිබූ කාල රාමුවකට යටත් වූ ක්‍රියාකාරී සැලසුම් සාර්ථකව සපුරාලීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළුව අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් එහැඳි පියවර ගණනාවක් ගෙන තිබේ. මෙම ක්‍රියාමාර්ග අතර, 2018 අංක 6 දරන හාර (සංගේතන) පනත සහ 2018 අංක 24 දරන සාපරායි කාරණාවලදී අනෙකුත්තා සහයෝගිතාව දැක්වීමේ (සංගේතන) පනත සම්මත කිරීම, උතුරු කොරියාව හා ඉරානය පිළිබඳ එක්සත් ජාතියින්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ රෙගුලාසි/නියෝග/මාර්ගෝපදේශ නිකුත් කිරීම, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ රිති හඳුන්වා දීම මගින් මූදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්කවාදයට මූදල් සැපයීම මැඩපැවැන්වීම සම්බන්ධයෙන් වන විෂය පරිය තම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් දැක්වා පුළුල් කිරීම, තම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන්හි මූදල්

<sup>4</sup> මූල්‍ය කාර්ය සාධක බලකාය යනු, මූදල් විශුද්ධිකරණය, තුස්කවාදයට මූදල් සැපයීම සහ සම්මුඛ සාකච්ඡා අවශ්‍ය ව්‍යාපාරය යනුදීයෙන් ගෙවීම මූල්‍ය පදනම්ක පුරුණකින කිරීම සඳහා ප්‍රතිඵල්‍ය සාකච්ඡා අවශ්‍ය ව්‍යාපාරය යනුදීයෙන් ගෙවීම මූදල් සැපයීම මැඩපැවැන්වීම සඳහා අවබුන ක්‍රියාමාර්ග, ප්‍රතිලාභ හිමිකරුවන් හඳුනා ගැනීම සම්බන්ධ තොරතුරු ලබා ගැනීම, ඉලක්කිගත මූල්‍ය සම්බාධක ක්‍රියාත්මක කිරීම වැනි කරුණු පිළිබඳව මූල්‍ය ආයතන සහ තම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් දැනුවත් කිරීම් දිවයින පුරා පැවැත්වීම ඇතුළත් වේ.

විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්කවාදයට මූදල් සැපයීම මැඩපැවැන්වීම සම්බන්ධ අවබුනම මත පදනම් වූ අධික්ෂණ සිදුකිරීම, තිරික්ෂණය කරන ලද අනුකූලතා දුර්වලකාවයන් සම්බන්ධව බලාත්මක පියවර ගැනීම, මූදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්කවාදයට මූදල් සැපයීම මැඩපැවැන්වීම සඳහා අවබුන ක්‍රියාමාර්ග, ප්‍රතිලාභ හිමිකරුවන් හඳුනා ගැනීම සම්බන්ධ තොරතුරු ලබා ගැනීම, ඉලක්කිගත මූල්‍ය සම්බාධක ක්‍රියාත්මක කිරීම වැනි කරුණු පිළිබඳව මූල්‍ය ආයතන සහ තම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් දැනුවත් කිරීම් දිවයින පුරා පැවැත්වීම ඇතුළත් වේ.

- ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ආසියා ගාන්තිකර ඒකාබද්ධ කණ්ඩායම (AP/JG) හරහා ඇගයීමට ලක් කරන ලදී. මේ අනුව, ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ආසියා ගාන්තිකර ඒකාබද්ධ කණ්ඩායමේ පිළිගැනීමට ලක්වී ඇති අතර, 2019 පෙබරවාරි මාසයේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව සිය ක්‍රියාකාරී සැලසුම් සම්පූර්ණ කර ඇති බවට මූලිකව තිරිණය කරන ලදී. අනතුරුව, මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ලබාදී ඇති ක්‍රියාකාරී සැලසුම් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කර ඇත්ද යන්න තහවුරු කිරීම සඳහා 2019 සැපේතුම්බර 16 සිය 17 දක්වා කාලය තුළ මූල්‍ය කාර්ය සාධක බලකායේ ජාත්‍යන්තර සහයෝගිතා සමාලෝචන කණ්ඩායම (ICRG) විසින් එතැන් ඇගයීමක් පවත්වන ලදී. එහිදී, ජාත්‍යන්තර සහයෝගිතා සමාලෝචන කණ්ඩායමේ නියෝජිතයින් මූදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්කවාදයට මූදල් සැපයීම මැඩපැවැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලනය හා ආයතනික කැපවීම තහවුරු කිරීමට පොදුගලික අංශය හා ඉහළම දේශපාලනික බලධාරයන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වකරුවන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී. 2019 මක්ත්තේබර් මස පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේදී, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සමාලෝචන කණ්ඩායමේ තිරිණයට සියලු සාකච්ඡා යනුම්තිය ප්‍රවත්තන ලදී අතර, එහිදී ශ්‍රී ලංකාව “අඟ ලේඛනයෙන” ඉවත් කිරීමේ තිරිණයට සියලු සාකච්ඡා යනුම්තිය ප්‍රවත්තන ලදී. එහිදී ශ්‍රී ලංකාවට “අඟ ලේඛනයෙන” ඉවත් කිරීමේ ශ්‍රී ලංකාවට ආර්ථිකමය සහ මූල්‍ය මාර්ගෝපදේශ සාකච්ඡා කෙරේ.

## මූල්‍ය අංශයට අදාළ නීති ප්‍රතිසංස්කරණ

- මූල්‍ය පද්ධතියෙහි සුම්බ ත්‍රියාකාරීත්වයට පහසුකම් සැලැසීමේ අරමුණින් මෙම කාල පරිවිශේදයේදී නීති ප්‍රතිසංස්කරණ කිහිපයක් ත්‍රියාත්මක කරන ලදී. 2019 වසරේදී, 1949 අංක 58 දරන මුදල් නීති පනත සංගේතය කිරීමට පියවර ගෙන ඇත. මේ අමතරව, 1988 අංක 30 දරන බැංකු පනත, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත, 2005 අංක 28 දරන ගෙවීම් සහ පියවීම් පද්ධති පනත, 1937 අංක 07 දරන ලියාපදිංචි කොටස් සහ සුරක්ෂිත ආයු පනත, 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආයු පනත සහ 1990 අංක 2 දරන යය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සංගේතය කිරීම සඳහා අවශ්‍ය කටයුතු භා සාකච්ඡා මේ වන විටත් සිදුවෙමින් පවතී.

## නිරාකරණ සහ බලගැනීම් ක්‍රියාමාර්ග

- මහ බැංකුව විසින් නිරාකරණ සහ බලගැනීම් යන අංශ දෙකෙහි ම ත්‍රියාකාරකම් සම්බන්ධව ක්‍රමවේදයන් සහ මෙහෙයුම් පටිපාටි සැකසීම ආරම්භ කරන ලදී. නීති බලගැනීම් කමිටුවක් (Enforcement Committee) පිහිටුවීම මෙන්ම විමර්ශන සහ නීති බලගැනීම් සම්බන්ධ මෙහෙයුම් පටිපාටි ස්ථාපිත කිරීමද සිදු කරන ලදී. බැංකු පනතේ සහ මූල්‍ය ව්‍යාපාර පනතේ අදාළ වන විධිවිධාන යටතේ, අනවසර මූල්‍ය ව්‍යාපාර සහ තහනම් යෝජනා ක්‍රම සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක් සිදුකරන ලදී. අනවසර මූල්‍ය ව්‍යාපාර සහ තහනම් යෝජනා ක්‍රමවල අයහපත් ප්‍රතිච්චිත පිළිබඳව දැනුවත් කිරීමේ සහ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරිව පවත්වන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රසක් ද මහ බැංකුව විසින් පවත්වන ලදී. තවද, ඇමෙරිකානු භාණ්ඩාගාරයේ නේවාසික උපදේශකාවගේ තාක්ෂණික සහාය ඇතිව පුළුල් නිරාකරණ නීති පද්ධතියක්ද මේ වනවිට කෙටුම්පත් කෙරෙමින් පවතී.
- පසුගිය වසර තුළ දී නිරාකරණ සහ බලගැනීම් ගෙවීම පද්ධතියක් (RED Claims System) ස්ථාපිත කරන ලද අතර ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රව්‍යීලනා ආධාරක යෝජනා ක්‍රමය (SLDILSS) මගින් සිදු කෙරෙන තැන්පතු රක්ෂණ වන්දී ගෙවීමේ කාර්යය සඳහා එය භාවිත කරන ලදී. 2018 වසරේදී මුදල් මෙවැලය විසින් සෙන්ටුල් ඉන්වෙස්ට්මන්ටස් ඇත්තේ

රිනැන්ස් පී.එල්.සී. (CIFL) සහ ද ස්ටැන්බර්ඩ් තෙව්ටි රිනැන්ස් ලිමිටඩ් (TSCFL) යන මුදල් සමාගම දෙකට නීතික් කර තිබූ බලපත්‍ර අවලංගු කරන ලද අතර මේ වනවිට පිළිවෙළින් සෙන්ටුල් ඉන්වෙස්ට්මන්ටස් ඇත්තේ රිනැන්ස් පී.එල්.සී. තැන්පත්කරුවන් 2,800 කට රුපියල් මිලියන 1,187.6 ක්ද, ද ස්ටැන්බර්ඩ් තෙව්ටි රිනැන්ස් ලිමිටඩ් තැන්පත්කරුවන් 2,125 කට රුපියල් මිලියන 878.2 ක්ද වශයෙන් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රව්‍යීලනා උපකාරක යෝජනා ක්‍රමය යටතේ වන්දී මුදල් ගෙවීමට හැකි වී ඇත. 2019 සැප්තැම්බර මාසයේදී මුදල් මෙවැලය විසින් බලපත්‍ර අවලංගු කරන ලද රී. කේ. එස්. රිනැන්ස් ලිමිටඩ් තැන්පත්කරුවන්ට වන්දී මුදල් ගෙවීම තුදුරු දිනකදී ආරම්භ කෙරෙනු ඇත.

## සංවර්ධන මූල්‍ය සහ මූල්‍ය ප්‍රවේශය

- මහ බැංකුව රටෙහි පුළුල් සහභාගිත්වයක් සහිත තුළින ආරම්භ වර්ධනයක් ලිගා කරගැනීම පිණිස සුළු භා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට යය පහසුකම් සැලැසීම සහ මූල්‍ය අන්තර්ගතභාවය වැඩිහිළුවු කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය ත්‍රියා මාර්ග කිහිපයක් ත්‍රියාත්මක කළ අතර ඒ තුළින් සංවර්ධන මූල්‍ය පිළිබඳව සිය ප්‍රතිපත්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලදී. මහ බැංකුව, රජය, ආධාර සපයන ජාත්‍යන්තර ආයතන සහ සහභාගිත්ව මූල්‍ය ආයතනවල අරමුදල් දැනුගත්වයෙන් විවිධ ප්‍රතිමූල්‍ය, පොලී සහනාධාර සහ යය ඇප ආවරණ යෝජනා ක්‍රම සම්බන්ධිකරණය කිරීම, පහසුකම් සැලැසීම සහ ත්‍රියාත්මක කිරීම මහ බැංකුව විසින් අඛණ්ඩව සිදුකරන ලදී. 2019 වසරේ පළමු මාස නවය තුළ දී මහ බැංකුව විසින් සහභාගිත්ව මූල්‍ය ආයතන හරහා ප්‍රතිමූල්‍ය යය යෝජනා ක්‍රම 9 ක් සහ පොලී සහනාධාර යෝජනා ක්‍රම 2 ක් යටතේ ප්‍රතිලාභීන් 69,103 ක් අතර රේ

### 3.9 සංඛ්‍යා සටහන

#### අරමුදල් සපයනු ලබන ප්‍රතිවාස අනුව ණය මූල්‍ය හැරම

අරමුදල් මූල්‍ය	කොටස ම්‍ය			
	2018		2019	
	ජන.-යු.ල.	ජන.-සැ.ල.	ජන.-යු.ල.	ජන.-සැ.ල.
රජයේ අරමුදල්	93.3	72.2	91.6	70.5
මහ බැංකුවේ අරමුදල්	6.7	27.8	4.8	23.9
ආධාර දෙන ආයතන වල අරමුදල්	0.0	0.0	3.6	5.6

මූල්‍ය අංශයේ කාර්යාධනය සහ පද්ධති ස්ථාපිතය

**3.10 සංඛ්‍යා සටහන**  
**රූපයේ අරමුදල් මගින් කියාත්මක ණය යොළනා කුමසන්හි මුළු ණය මූල්‍යභාරම්**

නය කුමය	නය මූල්‍යභාරම				වර්ධනය (%)	
	2018		2019		2019	2019
	නය සංඛ්‍යාව	ප්‍රමාණය රුපියල් මිලියන	නය සංඛ්‍යාව	ප්‍රමාණය රුපියල් මිලියන	නය සංඛ්‍යාව	ප්‍රමාණය රුපියල් මිලියන
දිලිඥකම පිළුදෙනීම සඳහා වන ක්ෂේද මූල්‍ය නය ව්‍යාපාරය - ව්‍යුහ අරමුදල	9,668.0	482.1	7,852.0	388.3	-18.8	-19.5
දිලිඥකම පිළුදෙනීම සඳහා වන ක්ෂේද මූල්‍ය නය ව්‍යාපාරය II - ව්‍යුහ අරමුදල*	3,573.0	336.2	-	-	-100.0	-100.0
ස්වයංකරී	1,608.0	332.9	138.0	44.7	-91.4	-86.6
අන්වල	3,543.0	1,499.7	193.0	78.0	-94.6	-94.8
ස්වයං රැකියා ප්‍රවර්ධන මූල්‍යභාරම නය යොළනා කුමය - අදිර II	216.0	99.8	138.0	57.5	-36.1	-42.4
නව සපිරි ග්‍රෑමිය නය යොළනා කුමය	50,146.0	5,709.0	55,000.0	6,415.6	9.7	12.4
කුඩා පරිමාණ කාමි ව්‍යාපාර සහභාගින්ව වැඩිජ්‍යවතා - ආදායම් උත්සාන උකුවට	-	-	-	-	-	-
<b>එකතුව</b>	<b>68,754.0</b>	<b>8,459.7</b>	<b>63,321.0</b>	<b>6,984.1</b>	<b>-7.9</b>	<b>-17.4</b>

\* 2018 ජූලි මාසයේදී නවතා දමන ලදී.

මූල්‍ය: ශ්‍රී ලංකා මහ බැංකුව

රුපියල් මිලියන 9,910.2 ක නය ප්‍රමාණයක් මූල්‍යභාරිත ලදී. ඉහත කාලයීමාව තුළ දී සිදුකරන ලද මූල්‍ය මූල්‍යභාරිම් ප්‍රමාණයෙන් සියයට 65.1 ක් පොලී සහනාධාර යොළනා කුම මගින්ද ඉතිරි සියයට 34.9 ක ප්‍රමාණය ප්‍රතිමූලය නය යොළනා කුම හරහාද ලබාදෙන ලදී. 2019 වසරේ පළමු මාස නවය තුළ දී මූල්‍ය හරහා ලද මූල්‍ය නය විසින් ද සියයට 70.5 ක් රජය විසින් ද සියයට 23.9 ක් මහ බැංකුව විසින් ද සියයට 5.6 ක් ආධාර සපයන ජාත්‍යන්තර ආයතන විසින්ද සපයන ඇතේ. ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිමූලය නය යොළනා කුම 5 කින් සහ එක් පොලී සහනාධාර කුමයකින් සමන්විත නය යොළනා කුම 6 ක් හරහා ප්‍රතිලාභීන් 63,321 දෙනෙකුට රුපියල් මිලියන 6,984.1 ක් එනම් 2019 වසරේ පළමු මාස නවය තුළ දී සිදු කරන ලද මූල්‍ය මූල්‍යභාරිම්වලින් සියයට 70.5 ක් අඛණ්ඩව මූල්‍යභාරිත ලදී.

- පොලී සහනාධාර නය යොළනා කුමයක් ලෙස හා නය ඇපැ අවරණ යොළනා කුමයක් ලෙස කියාත්මක වන නව සපිරි ග්‍රෑමිය යොළනා කුමය (NCRCS) 2019 වසරේ පළමු මාස නවය තුළ දී සැලකිය යුතු කාර්ය සාධනයක් පෙන්වුම් කළේය. පසුගිය වසරේ අදාළ කාල පරිව්‍යේදය හා සැසැදීමේදී මෙම නය යොළනා කුමය යටතේ ලබා දුන් මූල්‍ය නය සංඛ්‍යාව 55,000 දක්වා එනම් සියයට 9.7 කින්ද මූල්‍යභාරිත ලද මූල්‍ය නයවල විතිනාකම රුපියල් මිලියන 6,415.6 ක් දක්වා එනම් සියයට 12.4 කින් ද ඉහළ ගොස් ඇතේ. කුඩා පරිමාණ කාමි ව්‍යාපාර සහභාගින්ව වැඩිජ්‍යවතෙන් (SAPP) නය මූල්‍ය භැංකීමේ කටයුතු 2018 වසරේ අවසාන කාර්තුවේ දී ආරම්භ කළ අතර එය 2019 වසරේ පළමු මාස නවය තුළ දී අඛණ්ඩව කියාත්මක කරන ලදී. කුඩා පරිමාණ කාමි ව්‍යාපාර සහභාගින්ව

වැඩිජ්‍යවතෙන සඳහා, කාමිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල සහ ශ්‍රී ලංකාවේ රජය විසින් අරමුදල් සපයනු ලබන අතර අදාළ කාලපරිව්‍යේදය තුළ දී මෙම වැඩිජ්‍යවතෙන යටතේ නය 2,503 ක් සඳහා රුපියල් මිලියන 552.6 ක ප්‍රමාණයක් මූල්‍ය හැර ඇත. ප්‍රතිලාභීන් හට ව්‍යාපාර සපයන් සේවයක් ලබාදීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කුඩා පරිමාණ කාමි ව්‍යාපාර සහභාගින්ව වැඩිජ්‍යවතෙනෙහි නය සංරචනය ප්‍රතිව්‍යුහගත කරන ලදී. මෙම වැඩිජ්‍යවතෙනෙහි නව සංරචන රාජ්‍ය-පෙරාද්‍යලික-නිෂ්පාදක-හැවුල්කාරීන්ව නය යොළනා කුම දෙකක් යටතේ (එනම් 4P කාමි ව්‍යාපාර සහ 4P තුරුණු නය යොළනා කුම) සහ ව්‍යුහ අරමුදල් නය යොළනා කුම තුනකින් (එනම් ව්‍යුහ කාමි ව්‍යාපාර, ව්‍යුහ තුරුණු සහ ව්‍යුහ ආදායම් උත්පාදන නය යොළනා කුම) කියාත්මක විය. පිළිවෙළින් ක්ෂේද, සුළු හා මධ්‍ය පරිමාණ අංය සහ කාමිකාර්මික හා සත්ව පාලන අංය අරමුණු කරගතින් කියාත්මක ප්‍රධානතම නය යොළනා කුම දෙකක් වන සෞඛ්‍යාගාරා නය යොළනා කුමය සහ මා පරිමාණ කිරී නිෂ්පාදන සංවර්ධන නය යොළනා කුමය මහ බැංකුව විසින් අඛණ්ඩව කියාත්මක කරන ලදී. මේ අමතරව, සෞඛ්‍යාගාරා නය යොළනා කුමය යටතේ මහ බැංකුව විසින් රුපියල් මිලියන 2,335.2 ක් ව්‍යවසායකයන් 3,254 ක් අතර මූල්‍යභාරිත ලදී.

- සංවර්ධන මූල්‍ය වැඩිජ්‍යවත් කිහිපයක් ඉදිරියේ ද කියාත්මක කිරීමට අපේක්ෂාතය. දිගුකාලීන සංවර්ධන ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් සහ අපනයන අරමුණු කරගත් ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවසාන සඳහා අරමුදල් සැපයීමට, සංවර්ධන මූල්‍ය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් සඳහා

නව ප්‍රතිමූලය නෙය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකර ඇත. ශ්‍රී ලංකා රජය මගින් අරමුදල් සපයනු ලබන “ව්‍යවසායි ශ්‍රී ලංකාවක්” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වීමට යෝජන ආංශික නෙය ඇප ආවරණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ගිවිසුමකට එළඹුණි. නව තේ සහ රබර ක්ෂේත්‍රවල නිෂ්පාදන ජනනය වන තෙක් ස්වයංරකියා හෝ කෙරිකාලීන ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් ඇති කිරීම සඳහා තේ නැවත වගා කිරීමෙහි සහ රබර නව රෝපන කටයුතුවල නියැලී සිටින කුඩා වතු හිමියන්ට සහනයැයි නෙය ලබා දීමට කුඩා තේ හා රබර වතු පුහුරුවේ පොලී සහනාධාර යෝජනා ක්‍රමය සැලසුම් කර ඇත.

- ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයෙහි (IFC) තාක්ෂණික සහ මූල්‍ය සහාය ඇතිව මහ බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය තවදුරටත් දියුණු කිරීමෙහි නිරත විය. තවද, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයෙහි සහාය ඇතිව මහ බැංකුව මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ සම්ක්ෂණය පැවැත්වීමට මූලිකත්වය දරන ලදී. මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය (NFIS) සැකසීම තවදුරටත් දියුණු කරමින් එහි කටයුතු අවසන් කිරීම සඳහා වන තෙවන උපදේශන සමුළුව 2019 අගෝස්තු මස දී සාර්ථකව පවත්වන ලද අතර 2019 වසර අවසන් වන විට දී මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගය දියත්කිරීමට අපේක්ෂා කෙරේ. 2019 වසරේ පළමු මාස නවය තුළ දී මහ බැංකුව විසින් මූල්‍ය සාක්ෂරතාවය, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ කුසලතා සංවර්ධනය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් 95 ක් පවත්වන ලදී. ඒ සඳහා 10,500 කට අධික පිරිසක් සහනයැයි වී ඇති අතර එයින් බහුතරය (70% - 80%) කාන්තාවන් වේ.

### 3.11 සංඛ්‍යා සටහන

#### ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් මගින් ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමයන්හි මුළු ණය මූල්‍ය හරුම්

නෙය යෝජනා ක්‍රමය	නෙය මූදාහැරීම						වර්ධනය (%)	
	2018		2019		2019			
	නෙ. ඡැර්.	නෙ. ඡැර්.	නෙ. ඡැර්.	නෙ. ඡැර්.	නෙ. ඡැර්.	නෙ. ඡැර්.		
නෙය යෝජනා ක්‍රමය	ඡන. ඡැංඩාව	ඡැවිල් මිලයන	නෙය ඡන. ඡැංඩාව	ඡැවිල් මිලයන	නෙය ඡන. ඡැංඩාව	ඡැවිල් මිලයන		
සෙවාගත්තා	4,627.0	2,996.9	3,254.0	2,335.2	-29.7	-22.1		
මෙහෙමාන කිරී නිෂ්පාදන සංවර්ධන නෙය යෝජනා ක්‍රමය	275.0	262.7	25.0	38.3	-90.9	-85.4		
එකතුව	4,902.0	3,259.6	3,279.0	2,373.5	-33.1	-27.2		

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

විධානයන්ට අනුකූලව ඉදිරියේදී බැංකු අංශයේ ක්‍රමික තොස වර්ධනයක් සිදු වෙතැයි අපේක්ෂිතය. මහ බැංකුව විසින් මැති කාලයේදී සිය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයන්ට අනුකූලව බැංකු තොස පොලී අනුපාත සහ ව්‍යවස්ථාපිත සම්බන්ධතා (Statutory Reserve Ratio) අඩුකිරීමට පියවර ගන්නා ලදී. මෙම පියවර බැංකු අංශයේ තොස සහ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය සඳහා උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වනවිට බැංකුවල මෙහෙයුම් පරිසරයේ පැන නැගී ඇති අනියෝගකාරී තත්ත්වයන් සමගම අක්‍රිය තොස ක්‍රමයෙන් ඉහළ යාමක් පෙන්වුම් කෙරෙන බැවින් අක්‍රිය තොස මට්ටම් ඉහළ යාම පිළිබඳ බැංකු අවධානය යොමු කළ යුතු අතර මේ සම්බන්ධතා සියලි අවදානම් අවම කිරීම සඳහා සූදුසු අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග ගත යුතුය.

- සාර්ව ආර්ථික ව්‍යව්‍යවල වෙනස්කම් නිරික්ෂණය කිරීම මගින් මූර්ක ආර්ථිකයේ සිට බැංකු අංශයට විභිංධ යන අවදානම් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම සඳහා කටයුතු කරනු ඇත. ඒ අනුව, බැංකු පද්ධතියේ ස්ථාපිතාවයට බලපාන අනාගතයේ ඇතිවිය හැකි අවදානම් වලට නිසි පරිදි මූහුණ දීමට අවශ්‍ය සාර්ව ව්‍යවක්ෂණයිලි උපායමාර්ග හඳුන්වා දීමට අපේක්ෂිතය. එලඹයි බැංකු අධික්ෂණය සඳහා වන බාසල් මූලික ප්‍රතිපත්ති සහ අනෙකුත් ජාත්‍යන්තර සහ කළාපිය යහාවිතාවන්ට අනුකූලව බලපත්‍රාලී බැංකුවලට අදාළ නියාමන සහ සූපරික්ෂණ රාමුව තවදුරටත් ගක්තිමත් කිරීමටද අපේක්ෂිතය.
- නව බැංකු පනත කෙටුම්පත් කිරීම මගින් බලපත්‍රාලී බැංකුවල නෙතික හා නියාමන රාමුව තවදුරටත් ගක්තිමත් වනු ඇත. යෝජිත නව පනත සඳහා සැලැකිල්ලට ගනු ලබන ක්ෂේත්‍රයන් වන්නේ අධික්ෂණය හා නියාමනය සඳහා පූර්ණ බලතෙක පැවරීම, බැංකු සඳහා පරිමාණයට අනුකූල වූ විහෙදීත නියාමන රාමුවක් ක්‍රියාත්මක කිරීම, ආයතනික යහපාලනය ගක්තිමත් කිරීම, ඒකාබද්ධ අධික්ෂණය, නිරාකරණය, දැඩි මූදල් පැනවීම, අවදානම් පැතිරියාමේ අවදානම් අවම කිරීම සඳහා බැංකු කටයුතු සිමා කිරීම (Ring Fencing) බැංකු ඒකාබද්ධ කිරීම සහ අන්පත් කිරීම සඳහා වූ විධිවිධාන ගක්තිමත් කිරීම, විගාල විදේශීය බැංකු ගාබා පරිපාලන සමාගම් ලෙස ස්ථාපනය කිරීම සහ බැංකු සඳහා මූල්‍ය පරිපාලක සමාගම් ව්‍යුහයන් (Financial holding company structure) හඳුන්වා දීම ආදිය වේ.

• එක් එක් බැංකුවේ සහ බැංකු අංශයේ කාර්යක්ෂමතාව, සම්ලදායීතාව සහ තිරසාරභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් බැංකු පරික්ෂණ ක්මවේදය වැඩි දියුණු කෙරෙනු ඇත. බලපත්‍රාලී බැංකුවල අවදානම් පදනම් කරගත් අධික්ෂණ රාමුවක් ක්‍රියාත්මක කිරීමට සහ බලපත්‍රාලී බැංකු සඳහා කාලීන මැදහන් වීම සහ කැඩිනම් නිවැරදි කිරීමේ පියවර ගැනීමට හැකි ක්‍රියාවලියක් සකස් කිරීමේ අරමුණින් මහ බැංකුව විසින් නව අධික්ෂණ ශේෂීගත කිරීමේ රාමුවක් (බැංකු තිරසාර ශේෂීගත කිරීමේ ද්රැගය - (Bank Sustainability Rating Indicator)) සම්පාදනය කරමින් පවතී.

- අවදානම පැතිරියාමේ අවදානමින් (Contagion Risk) බැංකු ආරක්ෂා කිරීම සඳහා සහ බැංකු අංශයේ සහ මූල්‍ය පද්ධතියේ ස්ථාපිතාව සහ තිරසාරභාවය සහතික කිරීම සඳහා බැංකු සම්බන්ධයන් ඒකාබද්ධ අධික්ෂණයට යටත් කෙරෙනු ඇත. ඒ අනුව, ඒකාබද්ධ අධික්ෂණය සම්බන්ධයෙන් නියාමන රාමුවක් සකස් කරනු ලබන අතර මේ සම්බන්ධ විධිවිධාන නව බැංකු පනත තුළ අන්තර්ගත කෙරෙනු ඇත. තවද, අන්තර් නියාමන සහයෝගීතාවය ගක්තිමත් කිරීම සඳහා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරක්ෂිතපත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අවදානම් පදනම් කරගත් ඒකාබද්ධ අධික්ෂණය සඳහා තෙත්‍රපාර්ශ්වීක අවබෝධන ගිවිසුමක් අන්සන් කළ අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රඛන අධික්ෂණ ලෙස මහ බැංකුව කටයුතු කරනු ඇත.
- බිලොක්වේන් (Blockchain) වැනි අධි තාක්ෂණික නවතාවන් සහ මූල්‍ය තාක්ෂණයේ (FinTech) ව්‍යාප්තිය සමග නව ව්‍යාපාර අවස්ථාවන් බිජිවීම කුළින් බැංකුවල ව්‍යාපාර ආකෘතින් කාලානුගතව විගාල වෙනස්වීම් වලට මූහුණ දෙනු ඇත. තවද මෙම නවතාක්ෂණයන් සමගින් බැංකු ක්ෂේත්‍රය නව අවදානම් සඳහා මූහුණ දීමට සිදුවන අතර බැංකු පද්ධතියේ සුරක්ෂිතතාවය සහ ස්ථාවරභාවය තහවුරු කර ගනිමින් මෙම නව තාක්ෂණයන් උපයෝගී කර ගැනීම සඳහා බැංකු උනන්දු කෙරෙනු ඇත.
- බැංකු ක්ෂේත්‍රයේ සයිලර් - ආරක්ෂණ සහ මූල්‍ය තාක්ෂණ යන විෂය පරියන්ට අදාළ අන්තර්ජාතික ප්‍රමිති සහ යහාවිතයන්ට අනුගතව බැංකු සූපරික්ෂණ සහ නියාමන රාමුවට අවශ්‍ය වෙනස්කම් හඳුන්වා දෙනු ඇත. මේ යටතේ පැන නැගෙන නව තොරතුරු

තාක්ෂණ අවශ්‍යතා කඩිනමින් සැපයීමේ අරමුණ ඇතිව බැංකුවල තොරතුරු පද්ධතින් සහ අනෙකුත් සම්බන්ධිත තොරතුරු පද්ධතින් ගක්තිමත් කිරීම සහ වැඩි දියුණු කිරීමට යෝජිත නියාමන කටයුතු කෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් ක්ෂේත්‍රයේ තාක්ෂණික අවධානම් සඳහා මුදුණ දීමට ඇති හැකියාව ඉහළ නැග්වීම පිළිබඳ ඉදිරි දැක්මක් (Road Map) නිකුත් කරන ලද අතර මෙය 2019 සිට 2020 දක්වා වූ කාලසීමාවක් තුළ ක්‍රියාත්මක වනු ඇත. තවද තාක්ෂණික අවධානම් සඳහා ඔරුත්තු දීම පිළිබඳ බැංකුවල අදහස් දැනගැනීම සඳහා උපදේශන පත්‍රිකාවක් නිකුත් කරන ලද අතර මේ සම්බන්ධව බැංකු පතන් විධානයන් තොබෝ දිනකින් නිකුත් කෙරෙනු ඇත.

- රටුපුරා ආර්ථික කටයුතු සඳහා දායකත්වය දැක්වීම සහ මූල්‍ය අන්තර්ගතකරණය වැඩි දියුණු කිරීම ඉලක්ක කර ගනිමත් මෙරට බැංකුකරණ ප්‍රවේශයන් ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂිතය. තොරතුරු තාක්ෂණ සේවා බෙදා හැරීමේ මාධ්‍යයක් ලෙස ජ්‍යාම දුරකථන බැංකුකරණය සහ අන්තර්ජාල බැංකුකරණය වැනි විෂ්ටල් තව්‍යකරණයන් උපයෝගී කර ගනිමත් බැංකුකරණය සඳහා ඇති ප්‍රවේශයන් ඉහළ දැමීමටත් අපේක්ෂිත වේ. මෙහිදී සියලු පද්ධති සම්බන්ධව තොරතුරු තාක්ෂණ අවධානම් කළමනාකරණය ගක්තිමත් කිරීම සහ නිවාරක ක්‍රියාමාර්ග ගැනීම බැංකු විසින් සිදු කළ යුතු වේ. බැංකු ක්ෂේත්‍රයේ භූගෝලීය ව්‍යාප්තිය ප්‍රාථමික අරමුණින් විශාල වාණිජ බැංකුවලට කළාපය තුළ ව්‍යාප්ත විමේ ඉඩ ප්‍රස්ථා සෞයා බැලීමට දිරිමත් කෙරේ. මේ සම්බන්ධව කළාපයේ නියාමකයන් සමග තොරතුරු ප්‍රාථමික කර ගැනීමේ හා අන්තර් දේශ සීමා නියාමන කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදැරිව සම්පූර්ණ සඳහා පවත්වා ගෙන යනු ඇත.
- මැතකදී දියෙන් කරන ලද ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය (Sustainable Finance) පිළිබඳ ඉදිරි දැක්ම මගින් මූල්‍ය ආයතන සහ මූල්‍ය නියාමකයන්ට ඔවුන් විසින් අරමුදල් සපයන්නාව ව්‍යාපාරින් හා සබඳුනු පාරිසරික, සමාජීය සහ පාලන අවධානම් සාධනීය ලෙස කළමනාකරණය කිරීම සඳහා ප්‍රාථමික මග පෙන්වීමක් සිදු කරන අතර වඩාත් හරිත, දේශගුණ - හිතකර සහ වඩාත් අන්තර්ගතික (inclusive) ව්‍යාපාරයන් සඳහා අතහිත දීම දිරිමත් කරයි. එමනිසා මේ සම්බන්ධව බැංකු ක්ෂේත්‍රය විසින් නවා තිරසාර මූල්‍ය සේවා

වර්ධනය කිරීම සහ තිරසාර මූල්‍ය සඳහා ව්‍යාපාරික අවස්ථා උත්පාදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. හරිත ආර්ථිකය වර්ධනය කිරීම සඳහා ගන්නා මෙවැනි ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය තැන්හිදී මහ බැංකුව විසින් පහසුකම් සපයනු ඇත.

- සේවා සාර්ව ආර්ථික මූලධර්ම, ආයතනික යහපාලනය, තොරතුරු ආරක්ෂණ හා අවධානම් කළමනාකරණ යනාදී අංශවල අපේක්ෂිත වර්ධනයන් සහ බැංකුවල ප්‍රාග්ධන හා ද්‍රව්‍යීකාරණ මට්ටම ගක්තිමත් කිරීම සඳහා දරන ලද නියාමන ප්‍රයත්න සලකා බැලීමේදී බැංකු ක්ෂේත්‍රය ඉදිරියටත් සිය ඔරුක්කු දීමේ හැකියාව පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂිතය.
- බලපත්‍රාහි මුදල් සමාගම් සහ විශේෂිත කළේදු මූල්‍යකරණ සමාගම් අංශයෙහි මධ්‍යසාලීන සේවාධිකාව, පවතින නීති රාමුවේ වෙනස්වීම වලට අනුරුපව තවදුරටත් සේවාවර තත්ත්වයකට පත්වේ යැයි අපේක්ෂා කෙරේ. 2011 අංක 42 දරන මුදල් සමාගම් පනතෙනහි යෝජිත සංශෝධන මෙරට 2020 වසරේ දෙවන හාගයෙහි අවසන් වීමට නියමිතය. තවද ගිය වෙන්කිරීමේ විධානය සංශෝධනය තුළින් ගිය වෙන් කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිති අංක 9 ට අනුකුල වන අතර එමගින් බැංකුවලට සාපේක්ෂව, මෙම අංශයේ පවතින නියාමනයන්ගේ අපගමනය වීම අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බලපත්‍රාහි මුදල් සමාගම් සහ විශේෂිත කළේදු මූල්‍යකරණ සමාගම්වල අධික්ෂණය සහ නියාමනය ගක්තිමත් කිරීම උදෙසා නියාමන රාමුව සමාලෝචනය කෙරෙනු ඇත.
- ප්‍රාග්ධන අවශ්‍යතා ඉහළ නැග්වීම හේතුවෙන් අංශයෙහි ප්‍රාග්ධන මට්ටම ගොඩනැගී තවදුරටත් ගක්තිමත් වෙනැයි අපේක්ෂා කෙරේ. ඉහළ නැග්වී අවම ප්‍රාග්ධන මට්ටම සහ ක්‍රියාත්මක කළ තව ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සමග ඉදිරි වසර කිහිපය තුළ දී ප්‍රාග්ධන මට්ටමහෙත් ඉහළ යැම, පිඛනය සහිත කාල සීමාවලදී අංශයේ සමස්ත අවධානම් දරා ගැනීමේ හැකියාව වර්ධනය වීමටද හේතුවනු ඇත. තවද ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිති අංක 9 ට අනුව ගිය වෙන්කිරීම, අපේක්ෂිත ගිය හානි ප්‍රවේශය යටතේ සිදු කිරීම හේතුවෙන් ආයතන නියාමන අවශ්‍යතාවලට ලගාවීමට තම ප්‍රාග්ධන වර්ධනය කර ගෙන යුතුය. මෙම වර්ධනයන් අංශයේ අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට ස්වේච්ඡා ඒකාබද්ධ වීම් සඳහා රැකුල් වනු ඇත.

- අරුබුද නිරාකරණය කිරීමේ නිසි රාමුවක් මෙම අංශය සඳහා පිහිටුවීමට නියමිතය. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ දුෂ්කරතාවයන්ට පත් මුදල් සමාගම්වල අරුබුද නිරාකරණය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් පවතී. බලපත්‍ර අභෝසි කරන ලද මුදල් සමාගම්වල තැන්පත්කරුවන්ගේ තැන්පත් පියවීම ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ හා ද්‍රව්‍යීලතා ආධාරක වැඩිසටහන යටතේ සිදු කරනු ඇත. මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුව මගින් අරුබුදයට පත් මුදල් සමාගම් නිරාකරණය කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග කර ඇත.
- ආයතනික යහපාලනය ශක්තිමත් කිරීම සඳහා හිමිකම් සීමා සම්බන්ධ විධානය හැඳුන්වා දීමට නියමිතය. සමාගම්වල හිමිකම හා තීරණ ගැනීම ප්‍රධාන කොටස් හිමිකරුට හෝ ප්‍රධාන කොටස් හිමිකරුට සම්බන්ධීන වෙනත් කොටස් හිමියන් කිහිප දෙනෙකුට පමණක් සන්කේන්දුණය වී තිබීම මුදල් සමාගම් ආසාර්ථක විම සඳහා බලපාන එක් හේතුවක් ලෙස හඳුනාගෙන ඇත. මහ බැංකුව, ක්‍රියාත්මක කිරීම සඳහා සාධාරණ කාල සීමාවක් ලබා දෙමින් බලපත්‍රලාභී මුදල් සමාගම්වලට හිමිකම් සීමාවන් සම්බන්ධ විධාන ඉදිරියේ දී නිකත් කිරීමට බලාපොරාත්තු වේ. කෙසේ වුවද, අරුබුදකාරී සමාගම්වල ප්‍රතිච්‍රාන්ත කිරීම උදෙසා මුදල් ආයෝජනය කරන්නන් හට සහන ලබාදීමට පියවර ගනු ඇත.
- බලපත්‍රලාභී මුදල් සමාගම්වල යහපත් යහපාලනික වර්යාවන් ශක්තිමත් කිරීමට, පවතින ආයතනික යහපාලන විධානය සංශෝධනය කිරීමට අපේක්ෂා කරයි. මතා ආයතනික යහපාලනය, මුදල් සමාගම මක ව්‍යාපාර කටයුතු මතා වගකීමින් හා වගකීමක් අකිව සිදු කිරීම ආයතනයේ සුරක්ෂිතතාවය හා අඛණ්ඩ පැවත්මට හේතු වේ. එමගින් මෙම අංශයේ සමස්ත ස්ථායීකාවය තහවුරු කිරීමට බලාපොරාත්තු වේ. එබැවින් බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා දැඩි විධිවාන ඇතුළත්ව ආයතනික යහපාලන විධානය සංශෝධනය කිරීමට නියමිතය.
- මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකාව සඳහා සකස් කරන ලද මැදි කාලීන යය කළමණාකරණ උපායමාර්ගය, 2019 අප්‍රේල් මාසයේදී මහ බැංකු වෙති අඛණ්ඩ ප්‍රකාශයට පත් කරන ලදී. මෙම තව උපායමාර්ගය මගින් රාජ්‍ය මුදල් ප්‍රවාහ

අවශ්‍යතා සපුරාලීම සඳහා යෝගා වූ සංපුනියකට අනුව අරමුදල් රස් කිරීමට පහසුකම් සැලසෙන අතර, එමගින් රජයේ මූල්‍ය අවශ්‍යතා අවම පිරිවැයකින් හා විවක්ෂණයිලි අවඳනමකින් යුතුව සපුරාලීමට ඉවහල් වනු ඇත.

• විදේශ විනිමයට ඇති නිරාවරණය පවත්නා මට්ටමේම පවත්වා ගැනීම, වර්තමානයේ පවතින විදේශ යය කළමෙහි සාමාන්‍ය ක්ලේපිරිමේ කාලය වැඩි කිරීම සහ වසරක් තුළ දී කළ පිරෙන යය ප්‍රමාණය වර්තමාන මට්ටමට වඩා අඩු කිරීම මැදි කාලීන යය කළමනාකරණ උපායමාර්ගය මගින් අපේක්ෂා කරනු ලැබේ. යෝජිත කුමෝපාය මගින් විදේශ මුදලට ඇති නිරාවරණය 2018 වසරේ වාර්තා වූ මට්ටමේ පවත්වා ගැනීම සඳහා කෙටි කාලීන ක්ලේපිරිමේ යය උපකරණ මැදි හා දිගු කාලීන යය උපකරණයන්ට මාරු කෙරෙන අතර, මැදි කාලීනව විදේශ මුළුකරණ අවශ්‍යතාවයන් අඩුකිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, වසරක් තුළ කළ පිරෙන යය ප්‍රමාණය, 2018 වසර අවසානයේදී වාර්තා වූ සියයට 16.4 සිට 2023 වසර වන විට සියයට 15.7 ක් දක්වා අඩු කෙරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, මෙමගින් මැදි කාලීන යය සේවාකරණ පිරිවැය අවම කරන අතර යය ප්‍රමාණයෙහි සාමාන්‍ය ක්ලේපිරිමේ කාලය දිගු කිරීමට අපේක්ෂා කෙරේ. මූල්‍ය ප්‍රතිපත්ති අංශය සලකා බැලීමේදී, සැපයුම් අංශයේ එලඟායීකාවය ඉහළ නෘති ක්‍රියාකාරකම් මතද රඳුමින්, මුදල් ප්‍රතිපත්තිය විවක්ෂණයිලිව හසුරුවීම තුළින් මැදි කාලීනව උද්ධමනය මැදි තනි අයෙක මට්ටමේ පවත්වා ගැනීමට මහ බැංකුව අපේක්ෂා කරයි. මෙම ප්‍රතිපත්ති සංයෝජනය හා රජයේ මැදි කාලීන මූල්‍ය එකාග්‍රතා වැඩිසටහන ඒකාබද්ධ වීමෙන් වෙළඳපොල පොලී අනුපාතික යෝගා මට්ටමේව පැවත්ම තුළින් මැදි කාලීනව දුරදැක් යය කළමනාකරණ උපාය මාර්ගයක් සාක්ෂාත් කර ගැනීම උදෙසා පහසුකම් සැලසෙනු ඇත.

- මේ අතර, 2018 මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසින් බලාත්මක කරන ලද 2018 අංක 08 දරන සක්‍රිය වගකීම කළමනාකරණ පනතෙහි සඳහන් වගකීම කළමනාකරණ අරමුණු සඳහා රුපියල් බිලියන 480 ක්

දක්වා මෙය ලබාගැනීම සඳහා යෝජනාවක් 2019 ජූලි මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මේ සම්බන්ධයෙන්, මහ බැංකුව විසින් “සමුරායි” බැඳුම්කර වෙළඳපොල ඇතුළු විකල්ප බැඳුම්කර වෙළඳපොල ගෛවීෂණය කරමින්, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල මිස්සේ බැඳුම්කර නිකුතු පදනම විවිධාංගිකරණය කිරීමට සහ දේශීය වෙළඳපොල තුළින් අවශ්‍ය අතිරේක මූල්‍ය සංවිතය ගොඩනගා ගැනීමටත් කටයුතු කරමින් සිටියි. මෙම නව වගකීම කළමනාකරණ ක්‍රියාමාර්ග යටතේ අනාගත මෙය සේවාකරණ අවශ්‍යතාවයන් සූම්මත කිරීමටත් කටයුතු කරමින් සිටියි.

- මූල්‍ය තාක්ෂණ කමිටුව විසින් පිළියෙළ කරන ලද නිරදේශනයන්ට අනුව, නියාමන අවශ්‍යතා උල්ලාසනය වීමේ අවධානමකින් තොරව නවෝත්පාදකයින්ට තම නිපුණුම් සහ සේවාවන් පරික්ෂා කිරීම සඳහා වන පාලිත පරිසරයක ආරක්ෂා ඉඩක් ලබාදීම සඳහා මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය (**FinTech Regulatory Sandbox**) ක්‍රියාත්මක කරනු ඇත. මෙම ක්‍රියාත්මක පරිසරය නවෝත්පාදකයින්ට නියාමන අනුමැතිය ලබා ගැනීම සඳහා වඩාත්‍යාපිත සූදානම් වීමට අවස්ථාවක් ලබයි. නව ගෛවීෂණයන් හැඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. නව ගෛවීෂණයන් හැඳුන්වා දීම මගින්, මූල්‍ය අංශයේ සංවර්ධනයට පහසුකම් සැලසීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ගක්තිමත් කිරීමට මහ බැංකුව අපේක්ෂා කරනු ලබයි.

ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා විද්‍යුත් ප්‍රවේශපත් නිකුත් කිරීමේ සහ ගාස්තු එකතු කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට, මහ බැංකුව ප්‍රවාහන අංශයේ කටයුතු හා සම්බන්ධ රාජ්‍ය ආයතනවලට සහාය වනු ඇත. බිලොක්වෙන් (Blockchain) තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනය කිරීමට පත්කළ කමිටුවේ නිරදේශයක් ලෙස පත් කරන ලද බිලොක්වෙන් තාක්ෂණය සඳහා වන ක්‍රියාකාරී කමිටුව විසින් බිලොක්වෙන් තාක්ෂණය මත පදනම් වූ ගනුදෙනුකරු හඳුනා ගැනීමේ තොරතුරු භුවමාරු කිරීමේ ක්‍රමවේදයක් සඳහා පහසුකම් සැලසීමට නිරදේශ කරන ලදී. ඒ සඳහා පළමුවෙන්ම ගනුදෙනුකරු හඳුනා ගැනීමේ තොරතුරු භුවමාරු කිරීමේ ක්‍රමවේදයක් සඳහා සංකල්ප සාධනයක් (Proof of Concept) සකස් කෙරෙනු ඇත. මෙයට අමතරව, බිජ්වල් ගනුදෙනුවල කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමටත්, එමගින් හෝතික මුදල් හාවිතය අවම කිරීම සහ මූල්‍ය අන්තර්ගතහාවය වැඩියුණු කිරීම සඳහා මූල්‍ය තාක්ෂණ කමිටුවේ අනෙකුත් යෝජිත ක්‍රමෝපායන් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. නව ගෛවීෂණයන් හඳුන්වා දීම මගින්, මූල්‍ය අංශයේ සංවර්ධනයට පහසුකම් සැලසීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ගක්තිමත් කිරීමට මහ බැංකුව අපේක්ෂා කරනු ලබයි.

